



Ceylon Government Gazette

Published by Authority.

No. 5,352—WEDNESDAY, MAY 22, 1895.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile.
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III.—Provincial Administration.

Land Sales	PAGE	Land Acquisition Notices	PAGE
Western Province	507	Land Resumption Notices	—
Central Province	511	Notices under "The Forest Ordinance"	—
Northern Province	512	Notices of sale of Arrack, Opium, and Toll Rents	538
Southern Province	517	Notices of sale of Salt and Timber	—
Eastern Province	519	Notifications of Close Seasons, Infected Areas, &c.	—
North-Western Province	—	Specifications under "The Irrigation Ordinance"	—
North-Central Province	—	Miscellaneous Departmental Notices	533
Province of Uva	533		
Province of Sabaragamuwa	526		

LAND SALES IN THE WESTERN PROVINCE.

AMENDED NOTICE.

No. 1,449, W.P. Colonial Secretary's Office,
Colombo, May 1, 1895.

AT noon on Tuesday, August 27, 1895, and on the following days, the Assistant Government Agent of Kalutara will put up for sale or settlement, at his office in the Kalutara Kachcheri, the under-mentioned Crown Lands, on the terms authorized by Government.

Preliminary plan 6,186.

Village—Walagedara. Upset Price per Acre.

Lot.	Name of Land.	Extent.	Upset Price per Acre.
		A. R. P.	Rs. c.
8884	Getagodalanda.	2 0 15	10 0
8391	Getapussegodakanda Paula-kattiya.	0 1 23	50 0
8393	Delgahawatta.	4 3 27	150 0
D 407	Kurunduwatta.	1 0 32	150 0
E 407	Kahatagahawatta.	0 3 36	100 0

Lot.	Name of Land.	Extent.	Upset Price per Acre.
		A. R. P.	Rs. c.
F 407	Delgahawatta.	6 2 5	150 0
8394	Delgahawattalanda.	3 0 32	10 0
G 407	Getapusselanda.	21 0 0	10 0
Preliminary plan 6,352. Village—Henpita.			
9207	Metiyamulle, udumullekumbura.	0 2 13	10 0
9208	Do.	0 2 28	10 0
9209	Do.	0 3 23	20 0
Village—Walagedara.			
U 445	Kinagahakotuwa-kumbura.	2 1 26	10 0
9210	Iriyagahakottuwakumbura.	0 2 6	10 0
Village—Henpita.			
V 445	Kudawelakumbura.	4 0 24	20 0
W 445	Do.	3 1 12	10 0

Lot.	Name of Land.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
9211	Village—Walagedara. Gorakaduwekumbura	2 0 25	20 0
9212	Village—Henpita. Kudawelakumbura	0 1 28	10 0
9215	Do.	0 2 39	10 0
9217	Metiyamulleudumullakumbura	2 3 17	10 0
9218	Do.	1 0 20	10 0
9219	Do.	0 3 38	10 0

In Miganbadda of the Kalutara Totamune.
Preliminary plan 7,146. Village—Owitiyagala.

2029	Kekunahena	5 3 19	10 0
2030	Do.	3 2 15	10 0
2031	Do.	6 0 19	10 0
2032	Do.	13 3 33	10 0
2033	Do.	5 0 5	10 0
2034	Do.	4 3 21	10 0
2035	Do.	11 3 3	10 0

In Kumbuke pattu of the Rayigam korale.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

නො.	ඉඩම.	මහන. අ. රු. ප.	අක්කර යක මිල. රු. ශ.
9211	ගම—වලගෙදර. ගොරකදුවේ කුඹුර	2 0 25	20 0
9212	ගම—හේන්පිට. කුඩාවෙලකුඹුර	0 1 28	10 0
9215	එම	0 2 39	10 0
9217	සිතියම 6,352. මැටියමුල්ලේ උඩුමුල්ලේ කුඹුර	2 3 17	10 0
9218	එම	1 0 20	10 0
9219	එම	0 3 38	10 0

පිතිවාරිබෙත්තේ—කඵකර කොටුවෙන් මහමඩදේ.
සිතියම 7,146. ගම—මිටියගල.

2029	කැකුන හේන	5 3 19	10 0
2030	එම	3 2 15	10 0
2031	එම	6 0 19	10 0
2032	එම	13 3 33	10 0
2033	එම	5 0 5	10 0
2034	එම	4 3 21	10 0
2035	එම	11 3 3	10 0

පිතිවාරිබෙත්තේ—රයිගම්කෝරලේ කුඹුරක් පත්
කුඹුර.
මෙම ඉඩම්ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරල්
ලන්කාන්සේගෙන්ද, විනිනිමේ කොන්දේසි ගැණ
කඵකර උපද්වේන ලන්කාන්සේගෙන්ද දැනගත්ව
පුළුවන.
ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලට,
ජ. නොපල් වාකර,
මහසෙනෙකාරිජ වමිහ.

හරිගස්සලද දන්වමයි.

වර්ෂ 1895 ක්වූ මැයි මස 1 වෙනි
දින කොළඹ මහසෙනෙකාරිජන
නාන්සේගේ කන්දෝරුවේදී.
No. 1,449, W. P.

ආණ්ඩුවට අයිති මෙහි පහත සඳහන්වන බිම්කො
ටස් වර්ෂ 1895 ක්වූ අගෝස්තු මස 27 වෙනි අග
භරුවාද දවල් සහ ජලග දවස්වලදීත් කඵකර ආණ්ඩු
මේ උපද්වේනලන්කාන්සේ එයින් කඵකර කවිවේරි
දේද ආණ්ඩුවේ ආඥාවල ප්‍රකාරයට විකුණන්නට හෝ
අයිතිකාරයින්ට බේරුම්කර දෙන්නට යෙදෙනවා ඇත.

සිතියම 6,186. ගම—වලගෙදර

නො.	ඉඩම.	මහන. අ. රු. ප.	අක්කර යක මිල. රු. ශ.
8384	ගැටගොඩලන්ද	2 0 15	10 0
8391	ගැටපුස්සෙගොඩකන්ද		
	පාටුලකවිටිය	0 1 28	50 0
8393	දෙල්ගහවත්ත	4 3 27	150 0
D 407	කුරුදුවත්ත	1 0 32	150 0
E 407	කහටගහවත්ත	0 3 36	100 0
F 407	දෙල්ගහවත්ත	6 2 5	150 0
8394	දෙල්ගහවත්තේලන්ද	3 0 32	10 0
G 407	ගැටපුස්සෙලන්ද	21 0 0	10 0
9207	මැටියමුල්ලේ උඩුමුල්ල කුඹුර	0 2 13	10 0
9208	එම	0 2 28	10 0
9209	එම	0 3 23	20 0
U 445	ගම—වලගෙදර. කිහගහකොටුවේ කුඹුර	2 1 26	10 0
9210	ජරිගහගහකොටුවෙන් කුඹුර	0 2 6	10 0
V 445	ගම—හේන්පිට. කුඩාවෙල කුඹුර	4 0 24	20 0
W 445	එම	3 1 12	10 0

No. 1,451, W. P. Colonial Secretary's Office,
Colombo, May 14, 1895.

AT noon on Tuesday, September 3, 1895, and on the
following days, the Assistant Government Agent
of Kalutara will put up for sale or settlement, at his Office
in the Kalutara Kachcheri, the under-mentioned Crown
lands, on the terms authorized by Government.

Preliminary plan 2,935.

Village—Matugama.

Lot.	Name of Land.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
S 150	Galamunearawepita-kattiya	2 0 10	50 0
2089	Arawekumburepita-kattiya	0 2 20	50 0

Preliminary plan 2,231.

Village—Pantiya.

8075	Donamulledeniya	2 3 37	15 0
------	-----------------	--------	------

Preliminary plan 4,366.

Village—Ihalaneboda.

F 626	Helliyadda	0 1 38	25 0
I 626	Udakumbura	2 2 24	25 0
L 626	Do.	0 0 18	25 0

Preliminary plan 3,604.

Village—Pelapitiyagoda.

P 402	Kaluminiyakumbura	1 1 30	20 0
O 402	Udakumbura	1 1 8	20 0

Preliminary plan 5,292.

Village—Narawila.

5301	Ankutuwaladeniya	1 1 2	15 0
5304	Hettiyapussedeniya	1 3 17	15 0

Preliminary plan 3,286.

Village—Narawila.

5858	Puwakdolakumburaiha-lakattiya	1 1 29	25 0
------	-------------------------------	--------	------

Preliminary plan 7,467.

Village—Henegama.

O 364	Narangahahena alias Omulla	1 2 19	25 0
-------	----------------------------	--------	------

In the Iddagoda pattu of the Paadun korale.

Lot.	Name of Land.	Extent A. R. P.	Upset Price per Acre.	
			Rs.	c.
Preliminary plan 7,367. Village—Molkawa.				
2912	Wewelketiya-anda-kettiya	0 2 19	20	0
2913	Etorakumbura	1 0 32	15	0
Preliminary plan 8,805. Village—Diyakduwa.				
7313	Galpottehenadeniya	0 2 12	20	0
In the Gangaboda pattu of the Pasdun korale.				
Preliminary plan 2,084. Village—Wandurebbe.				
S 636	Kanuketiyē alias Kanu-assekumbura	1 0 28	30	0
T 636	Kannketiya alias Kanu-assekumbureowita	1 0 26	10	0
In the Maha pattu north of the Pasdun korale.				

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

වර්ෂ 1895 ජූනි මැසි මස 14 වෙනි
No. 1,451, W. P. දින කොළඹ මහජනකාරියාලයේ
සාමාන්‍ය කන්කෝරුවේදීය.

ආණ්ඩුවට අයිති මෙහි පහත සඳහන්වන බිම්කොටස් වර්ෂ 1895 ජූනි මැසි මස 3 වෙනි අඟහරු වැද්දේ සහ ඊලඟ දවස්වලදීත් කඩතර ආණ්ඩුවේ උපද්වන්තරුන්ගෙන් විසින් කඩතර කවිවේරියේදී ආණ්ඩුවේ ආඥාවල ප්‍රකාරයට විකුනනට යෝ අයිතිකාරියන්ට බේරුම්කරදෙනට යෙදෙනවා ඇත.

සිතියම 2,935. ගම—මතුගම.

නො.	ඉඩම.	මහත. අ. රු. ප.	අක්කර සක මිල	
			ර.	ශ.
S 150	ගලවුනේඅරුවේ පිටකවිටිය	2 0 10	50	0
2089	අරුවේකුඹුරේ පිටකවිටිය	0 2 20	50	0

සිතියම 2,231. ගම—පාන්තිය.

8075 දොනමුල්ලේ දෙනිය 2 3 37 15 0

සිතියම 4,366. ගම—ඉහලහැඩබඩ.

F 626	ගාල්ලියද්ද	0 1 38	25	0
I 626	උඩකුඹුර	2 2 24	25	0
L 626	පිම	0 0 18	25	0

සිතියම 3,604. ගම—පැලපිටියානොඩ.

P 402	කඩමිනියාකුඹුර	1 1 30	20	0
O 402	උඩකුඹුර	1 1 8	20	0

සිතියම 5,282. ගම—නාරවිල.

5301	අත්කුඹුවල දෙනිය	1 1 2	15	0
5304	හෙවිටියාපුස්සේ දෙනිය	1 3 17	15	0

සිතියම 3,286.

5858	පුවක්දොලකුඹුරේ ඉහල කවිටිය	1 1 29	25	0
------	---------------------------	--------	----	---

සිතියම 7,467. ගම—සේනේගම.

O 364	තාරන්ගහසේන නොහොත් මුල්ල	1 2 19	25	0
-------	-------------------------	--------	----	---

පිහිටා තිබෙන්නේ—පස්සන්කෝරලේ දුද්දගොඩ පන්තුවේ.

සිතියම 7,367. ගම—මෝල්සාව.

2912	වේවාල්කැටියේ අඳකවිටිය	0 2 19	20	0
2913	ඇවෝරුකුඹුර	1 0 32	15	0

නො.	ඉඩම.	මහත. අ. රු. ප.	අක්කර සක මිල	
			ර.	ශ.
7313	සිතියම 8,805. ගම—දියකුඹුව. ගල්පොත්තේ සේනේ දෙනිය	0 2 12	20	0
පිහිටා තිබෙන්නේ—පස්සන් කෝරලේ ගහබඩ පන්තුවේ.				
සිතියම 2,084. ගම—වදුරැකිඩ.				
S 636	කනුකැටියේ නොහොත් කනුඅස්සේ කුඹුර	1 0 28	30	0
T 636	කනුකැටියේ නොහොත් කනුඅස්සේ කුඹුරේ මිව්ව	1 0 26	10	0
පිහිටා තිබෙන්නේ—පස්සන් කෝරලේ උතුරු මහ පන්තුවේ.				
මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තරුල් උත්තාන්සේගෙන්ද, විධිනිමේ කොන්දේසි ගැන කාරණා කඩතර ආණ්ඩුවේ උපද්වන්තරුන්ගෙන්ද ගෙන්ද දැනගතට පුළුවන.				
ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ අඥාවලෙස, ඒ. කොළිල් වාකර, මහජනකාරියාලයේ වම්ස.				

No. 1,452, w. p. Colonial Secretary's Office,
Colombo, May 16, 1895.

AT noon on Wednesday, June 26, 1895, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 6,363.

Situation—Meda pattu of Siyane korale.

Lot.	Name of Land.	Village.	Extent.	
			A. R. P.	
N 454	Hikgahawatta	Thihariya	1 2 32	

Preliminary plan 7,138.

Situation—Udugaha pattu of Hewagam korale.

1968½	Millagahalanda	Welikanna	5 1 39
2007½	Udumullelanda	do.	12 3 0

Preliminary plan 9,525.

Situation—Ragam pattu of Alutkuru korale.

365	Delgahalanda	Bolatta	2 2 31
385	Munamalgahalanda	do.	1 3 16
117	Millagahawatta	do.	3 2 15
117½	Do.	do.	0 1 20

Preliminary plan 10,206.

Situation—Ragam pattu of Alutkuru korale.

7466	Kota ela Ismatta	Elapitiwala	0 1 31
A 679	Ambagahawatta	do.	1 1 0

Preliminary plan 9,887.

Situation—Palle pattu of Hewagam korale.

6704	Alubogahawatta	Hiripitiya	3 2 29
6705	Do.	do.	1 0 33
6706	Do.	do.	1 1 10

Preliminary plan 9,593.

Situation—Meda pattu of Siyane korale.

T 607	Bogahawatta	Bulatgan-goda	1 1 12
-------	-------------	---------------	--------

Preliminary plan 9,595.

Situation—Meda pattu of Siyane korale.

9116	Wewakanda	Etikehelgala	0 1 18
9117	Do.	do.	0 0 9
9118	Do.	do.	0 0 25

Lot.	Name of Land.	Village.	Extent.	
			A.	R. P.
Preliminary plan 9,590. Situation—Meda pattu of Siyane korale.				
9111	Elwatta	Gorakade-niya	1	1 5
O 607	Do.	do.	2	0 31
P 607	Do.	do.	0	1 19
Q 607	Do.	do.	0	1 11
R 607	Elwatta Puwakgaha-kotuwedeniya	do.	0	0 20
S 607	Elwatta	do.	0	0 5

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the, Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

වම් 1895 ක්වූ මැසි මස 16 වෙනි No. 1,452, W. P. දින කොළඹ මහසෙක්කාරිස්ථල නාමයෙන් කන්තෝරුවේදීය.
බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාර යට වම් 1895 ක්වූ ජුනි මස 26 වෙනි දිනවූ බදුද දවැලට කොළඹ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සිතියම 6,363.
පිහිටාතිබෙන්නේ—සියනෑකෝරලේ මැදපන්තුවේ.

නො.	ඉඩම.	ගම.	අ. රු. ප.
N 454	හික්ගහවත්ත	හිහාරිය	1 2 32

සිතියම 7,138.
පිහිටාතිබෙන්නේ—හේවාගම් කෝරලේ උඩුගහ පන්තුවේ.

නො.	ඉඩම.	ගම.	අ. රු. ප.
1660½	මිල්ලතහලන්ද	වැලිකන්ත	5 1 39
2007½	උඩුමුල්ලේලන්ද	එම	12 3 0

නො.	ඉඩම.	ගම.	අ. රු. ප.
සිතියම 9,525. පිහිටාතිබෙන්නේ—අළුත්කුරුකෝරලේ රුගමිසත්තුවේ.			
865	දෙල්ගහලන්ද	බොල්ලන්	2 2 31
385	මුනමල්ගහලන්ද	එම	1 3 16
117	මිල්ලතහවත්ත	එම	3 2 15
117½	එම	එම	0 1 20
සිතියම 10,206. 7466 කොටආලඉස්මත්ත ආලපිට්ටල			
A 679	අඹගහවත්ත	එම	0 1 31
			1 1 0

සිතියම 9,887.
පිහිටාතිබෙන්නේ—හේවාගම්කෝරලේ පල්ලේ පන්තුවේ.

නො.	ඉඩම.	ගම.	අ. රු. ප.
6704	අළුබෝගහවත්ත	හිරිපිටිය	3 2 29
6705	එම	එම	1 0 33
6706	එම	එම	1 1 10

සිතියම 9,593.
පිහිටාතිබෙන්නේ—සිනාකෝරලේ මැදපන්තුවේ.

නො.	ඉඩම.	ගම.	අ. රු. ප.
T 607	බෝගහවත්ත	මුලන්ගන්තොද	1 1 12

සිතියම 9,595.
9116 වෑවේකන්ද ආලිකෙහෙල් ගල

නො.	ඉඩම.	ගම.	අ. රු. ප.
9117	එම	එම	0 0 9
9118	එම	එම	0 0 25

සිතියම 9,590.
9111 ඇස්වත්ත ගොරකදෙනිද

නො.	ඉඩම.	ගම.	අ. රු. ප.
O 607	එම	එම	1 1 5
P 607	එම	එම	2 0 31
Q 607	එම	එම	0 1 19
R 607	එම	එම	0 1 11
	ඇස්වත්ත නොගොත් පුවක්ගහකොටුවේ දෙකිය	එම	0 0 20
S 607	ඇල්වත්ත	එම	0 0 5

අක්කරයන් මිලකරතිබෙන්නේ රුපියල් 10 බැගින්.
මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණා සර්වේයර්ජන් රාල්උත්තාන්සේගෙන්ද, විනිනිමේ කොන්දේසි බස්නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තඋත්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.
ආණ්ඩුකාර උතුමානත්වහන්සේගේ ආඥාවලෙස,
ජ. නොඑල් වාකර්,
මහසෙක්කාරිස් වමික.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,475, C. P.

Colonial Secretary's Office,
Colombo, May 11, 1895.

ON Wednesday, July 3, 1895, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Udugoda Udasiya pattu of the Matale North District of the Central Province.

Preliminary plan 2,848.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
8696	Pallepola	Kurugahagedara Menika	The Crown	Chena	1 1 30

Upset price,—Rs. 15 an acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,475, C. P.

වර්ෂ 1895 ක්වූ මැයි මස 11 වෙනි දින කොළඹ
මහසෞඛ්‍යාධිකාරී උන්වහන්සේගේ කන්කෝරුවේදීය.

මධ්‍යම දිසාවේ මාතලේ උපජිවනඋන්වහන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධ්‍යා ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1895 ක්වූ ජූලි මස 3 වෙනි දිනවූ බදාදා දවල් 12ට මාතලේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මාතලේ උතුරුපලානේ උඩුගොඩ උඩසියපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි එකකි.

සිතියම 2,848.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
8696	පල්ලේපොල	තුරුගහගෙදර මැනිකා	හේන	1 1 30

අක්කරයක් රූපියල් 15 සිට විකුණන්නට පටන්ගනු ලැබේ.

මෙම ඉඩම සඳහා වැඩිදුර කාරණා සර්වේශර්ඡකරු උන්වහන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන මාතලේ උපජිවනඋන්වහන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඊ. නොඑල් වාකර්,
මහසෞඛ්‍යාධිකාරී වර්මා.

No. 1,476, C. P.

Colonial Secretary's Office,
Colombo, May 15, 1895.

ON Wednesday, July 3, 1895, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Udugoda Udasiya pattuwa of the Matale North District of the Central Province.

Preliminary plan 4,551.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
12130	Moragaspitiya	Ehalapola Arachchi Banda	Chena	1 2 3

Upset price,—Rs. 10 an acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,476, C. P.

වම 1895 නවු මැයි මස 15 වෙනි දින කොළඹ

මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

මධ්‍යම දිසාවේ මාතලේ උපජිවනලත්තානායකයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩ ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1895 නවු ජූලි මස 3 වෙනි දිනවූ බද්ද දවල් 12ට මාතලේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මාතලේ උතුරු පලාතේ උඩුගොඩ උඩසියපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි එකක්.

සිතියම 4,551.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අයිතිය කිසිවකට.	අත්දම.	අ. රු. ප.
12130	මොරගහපිටිය	ඇහැලේපොලආරච්චි බත්වා	ආණ්ඩුව	හේන	1 2 3

අක්කරයක් රූපියල් 10යේ සිට විකුණනට පවත්ගනු ලැබේ.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේචරජනලත්තානායකයන්ගේද, විකිනීමේ කොන්දේසි ගැණ මධ්‍යම දිසාවේ මාතලේ උපජිවනලත්තානායකයන්ගේද දැනගනට පුළුවන්වේ.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ජ. නොඵල් වාකර,

මහසෙනෙවිවරයාගේ වම.

LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 269, N. P.

Colonial Secretary's Office,
Colombo, May 15, 1895.

ON Monday, July 15, 1895, at noon, the Assistant Government Agent for the Mannar District will put up for sale, at his office, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-four allotments of land situated in Perunkalipattu.

Preliminary Plan.	Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
276	550	Vidattaltivu	Neinakando Sultan Abdulkater	Jungle	4 3 33
"	551	Do.	Saku Sultan Sagu Abdulcader	do.	2 1 14
"	552	Do.	Neinakando Sultan Abdulkater	do.	1 0 34
"	553	Do.	Abubakker Ussen Neina	do.	0 1 20
457	1624	Koilkulam	Yaccopillai Marko	Waste	1 3 30
464	1636	Vidattaltivu	K. Meyadinkando	do.	2 3 1
471	I 82	Do.	Meerasaibo Meeratamby	do.	0 2 34
489	1685	Do.	Sinnatamby Mohamado	do.	1 0 9
492	1687	Koyilkulam	N. Sultan Abdulkader	do.	6 1 24
494	1691	Do.	P. Vallipuram	Waste, fit for paddy	8 2 31
497	Q 82	Vidattaltivu	V. Valuppillai	do.	8 2 28
498	1695	Koyilkulam	Assen Ussen Miskin	do.	5 1 12
500	1697	Vidattaltivu	Assen Neinalevvai	Jungle	2 1 13
"	1698	Do.	do.	Waste	0 1 27
558	1829½	Do.	Sinnatamby Meerasaibo	do.	3 1 5
1271	4313	Attimodai	Sanmugam Saravanai	do.	1 0 12
1275	4320	Do.	Sinnatamby Veeravaku	Scrub jungle	3 3 38
"	4321	Do.	do.	Field and jungle	4 1 12
1294	4400	Vidattaltivu	Kuppakando Meerasaibo	Scrub	2 1 8
1308	4422	Do.	N. K. Sultan Abdulkader.	Paddy field	2 1 30
1309	4423	Do.	The Crown	Scrub	1 1 28
"	4424	Do.	do.	do.	3 0 0
"	4425	Do.	do.	do.	2 2 14
"	4426	Do.	do.	do.	5 1 16
1647	6211	Pulakkadu	C. Hydrus Marakayar	Abandoned field	2 3 38
1783	6915	Koyilkulam	V. Vaitylingam	Waste	1 0 19
1784	6916	Vidattaltivu	V. Adam	Low land	0 3 5
"	6918	Do.	J. Marku	do.	2 0 39
"	6919	Do.	The Crown	do.	0 2 22
"	6921	Do.	J. Marku	do.	1 0 16
1786	6926	Attimodai	M. Kattigasu and another	Tobacco garden	1 2 5
1809	6970	Vidattaltivu	Alisaku Sali Ravutter	Jungle	1 3 34
"	6971	Do.	The Crown	Tobacco garden	0 0 14
1810	6972	Do.	J. Marku	Waste	0 3 39
"	6975	Do.	M. Mohamado Aliar	do.	0 1 0
1813	6981	Do.	R. M. R. Mohamado Aliar	Jungle	11 1 38
"	6983	Do.	The Crown	Young cocoanut	0 3 12
"	6984	Do.	do.	do.	0 1 31
"	6985	Do.	do.	do.	1 3 23

Preliminary Plan.	Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
1813	6986	Vidateltivu	R. M. R. Mohamado Aliar	Jungle	2 2 11
"	6987	Do.	do.	do.	13 0 17
"	6989	Do.	The Crown	Young cocoanut	2 1 12
"	6991	Do.	A. Mohamado Aliar	Jungle	3 2 4
1789	6937	Attimoddai	Vaikali Thamotary	Tobacco garden	1 1 0

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mannar.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 269, N. P.

கொலோனியல் சர்க்குத்தாரா ஆபீசில்,
கொழும்பு, 1895 ம ஆண்டு வைகாசிமாசம் 15 ந் தேதி.

1895 ம ஆண்டு ஆடிமாசம் 15 ந் தேதி திங்கட்கிழமையிலும் அடுத்த நாட்களிலும் தன ஆபீசில் வடமாகாணத்து மன்றா அஸ்தாந்து கவறணமேநது ஏசனறவாகளால் இதனடியிற சொல்லப்படருக்கிற முடிசூரிய காணித்தனடுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி வீறகப்படும.

44 காணித்தனடுகள், வடமாகாணத்து மன்றா டிள் திறிககின பெருங்களிப் பசூதியிலிருக்கின்றது.

இருக்குமிடம்—பெருங்களிப்பற்று.

பிளான் இல.	இல.	சூறிச்சு.	கேள்விகாரண.	விவரம்.	விசாலம். அ. தூ. ப.
276	550	விடத்தத்தீவு	நெயினுகண்டுசுலுத்தான அலுவலகாதர்	காடு	4 3 33
"	551	ஓடி	சேருசுலுத்தானசேசு அலுவலகாதர்	ஓடி	2 1 14
"	552	ஓடி	நெயினுகண்டுசுலுத்தான அலுவலகாதர்	ஓடி	1 0 34
"	553	ஓடி	அலுவல்கர் உசன்றெயினு	ஓடி	0 1 20
457	1624	கோயிற்குளம்	யக்கோப்பினளைமாற்கு	வெண்காணி	1 3 30
464	1636	விடத்தத்தீவு	கெ. மெடியசினகண்டு	ஓடி	2 3 1
471	I 82	ஓடி	மீராசாய்ப்பிராகதமயி	ஓடி	0 2 34
489	1635	ஓடி	சினனத்தமயி முகம்மது	ஓடி	1 0 9
492	1687	கோயிற்குளம்	என. சுலுத்தான அலுவலகாதர்	ஓடி	6 1 24
494	1691	ஓடி	பி. வலன்புரம்	வெண்காணி, நெலவி	8 2 31
497	Q 82	விடத்தத்தீவு	வி. வேலுப்பினளை	ஓடி	8 2 28
498	1695	கோயிற்குளம்	அசன்உசன்மிஸ்கின	ஓடி	5 1 12
500	1687	விடத்தத்தீவு	அசன்றெயினுவலவை	காடு	2 1 13
"	1698	ஓடி	ஓடி	வெண்காணி	0 1 27
558	1829½	ஓடி	சினனத்தமயி மீராசாய்பு	ஓடி	3 1 5
1271	4313	ஆத்தமோட்ட	சுணமுசம்சறவணை	ஓடி	1 0 12
1275	4320	ஓடி	சினனத்தமயி வீரவாசு	பறடைக்காடு	3 3 38
"	4321	ஓடி	ஓடி	வயலும காடு	4 1 12
1294	4400	விடத்தத்தீவு	குப்பனகண்டுமீராசாய்பு	பறடைக்காடு	2 1 8
1308	4422	ஓடி	என. கெ. சுலுத்தான அலுவலகாதர்	வயல்காணி	2 1 30
1309	4423	ஓடி	முடிசூரிய	பறடைக்காடு	1 1 28
"	4424	ஓடி	ஓடி	ஓடி	3 0 0
"	4425	ஓடி	ஓடி	ஓடி	2 2 14
"	4226	ஓடி	ஓடி	ஓடி	5 1 16
1647	6211	புலகாடு	சி. ஐதறவமரகசாயர்	தரிசுகாணி	2 3 33
1783	6915	கோயிற்குளம்	வி. வயிறழிங்கம்	வெண்காணி	1 0 19
1784	6916	விடத்தத்தீவு	வி. ஆதம்	பள்ளக்காணி	0 3 5
"	6918	ஓடி	ஜே. மாற்கு	ஓடி	2 0 39
"	6919	ஓடி	முடிசூரிய	ஓடி	0 2 22
"	6921	ஓடி	ஜே. மாற்கு	ஓடி	1 0 16
1786	6926	ஆத்தமோட்ட	எம். சாக்கிசேசுவம் மறபேரும	புக்கயிலைதோட்டம்	1 2 5
1809	6970	விடத்தத்தீவு	அலிசேசுசாலி ருவத்தர்	காடு	1 3 34
"	6971	ஓடி	முடிசூரிய	புக்கயிலைதோட்டம்	0 0 14
1810	6972	ஓடி	ஜே. மாற்கு	வெண்காணி	0 3 39
"	6975	ஓடி	எம். முகம்மது அவியார	ஓடி	0 1 0
1813	6981	ஓடி	ஆர். எம். ஆர். முகம்மது அவியார	காடு	11 1 38
"	6983	ஓடி	முடிசூரிய	இளம்தென்னடையின	0 3 12
"	6984	ஓடி	ஓடி	ஓடி	0 1 31
"	6985	ஓடி	ஓடி	ஓடி	1 3 23

பிள்ளை இல.	இல.	குறிச்சி.	கேள்விகாரண.	விவரம்.	வச்சாலம். அ. நூ. ப.
1813	6986	விடத்தீவு	ஆ. எம். ஆ. முகமதுஅவியாரா	காடு	2 2 11
"	6987	சூழ	சூழ	சூழ	13 0 17
"	6989	சூழ	முடிக்கூரிய	இளமதென்னமபின	
"	6991	சூழ	ஏ. முகமது அவியாரா	கோககாணி	2 1 12
1789	6937	ஆத்திரமோட்ட	வைகாளிதாமோதிரி	காடு	3 2 4
				புகையிலைதோட்டம்	1 1 0

பாணிப்பு வலை ஏக்கரொன்று ரூபாய் 10.

இந்தக்காணிகளைப்பற்றிய மேலதன்மான் விவாங்களை சோவையா ஜெனரல் தரையவாகளிடத்திலும் விற்பனை வின கொந்தீசுகளைப்பற்றி மனரூ கவற்றணமேந்து உதவி ஏசனறுத்த துரை யவாகளிடத்திலும் கேட்டறிந்ததுகொள்ளலாம்.

தேசாதிபதி மகோதமா அவர்களினது கட்டளையின்படி,
எ. நோவெல் உவர்க்கர்,
இராசாங்க விஜிதர்.

No. 270, N. P.

Colonial Secretary's Office,
Colombo, May 15, 1895.

ON Monday, July 15, 1895, and the following days, at noon, the Assistant Government Agent for the Mannar District will put up for sale, at his office, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-two allotments situated in Nanaddan East and West and in Muchali North and South pattus.

Nanaddan East.					
Preliminary Plan.	Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
608	2105	Murunkan	Kuruchu Anthonippillai	Waste land	0 2 13
1089	3659	Pichchaikulam	Crown	do.	5 2 3
1090	3660	Murunkan	do.	do.	0 0 13
1091	I 107	Chirukkulam	Crown (Francis Santiago, Claimant)	Field	1 3 0
1608	5997	Pichchaikulam	Crown	do.	3 0 6
Nanaddan West.					
521	1737	Achchenkulam	M. Sumanpillai Mutaliyar	—	6 0 24
913	2798	Pachikulam	The Crown	Waste, fit for tobacco	0 2 8
1092	3662	Suriyatevedkadaikadu	do.	Waste land	1 0 7
"	3663	Do.	do.	do.	0 1 39
"	3664	Do.	do.	do.	1 1 35
1093	3665	Palaikuli	do.	Fit for paddy	4 1 34
"	3666	Kattankulam	do.	do.	2 3 36
1094	3667	Pallankoddai	do.	Field	0 2 39
"	3668	Do.	do.	do.	1 2 27
1095	J 107	Koddaikulam Mavilankeni	The Crown (Chavarimuttu Anthony and others, Claimants)	Waste land	1 1 8
1096	3669	Kasparkaddaikadu	Pedrupillai Mariampillai	do.	2 3 30
1253	I 118	Pachikulam	The Crown (Muttu Neina, Claimant)	Dwelling compound	0 1 12
Muchali North.					
452	1615	Manatkulam	Assena Marakayar Aliar	Fit for paddy	3 2 4
520	1736	Arippu	Nicholas Santiago Krus	Waste	0 3 26
1259	4131	Anthony Melinchikulam	The Crown	do.	38 0 19
"	4132	Do.	do.	do.	11 0 0
Muchali South.					
890	2746	Karadikulam	The Crown	Waste	0 1 18
893	2749	Mullikulam	A. Mariano Dias	do.	0 0 9
894	2750	Do.	M. Swam Lumberto	do.	0 1 26
900	2757	Marichchukaddi	The Crown	Field	0 1 2
907	2770	Ahamadu Neinakulam	do.	Waste	0 3 26
"	2771	Do.	do.	Field	0 0 30
1619	6077	Kondachchi	do.	do.	1 0 7
"	6078	Chemmenkundo	do.	do.	0 1 18
1621	6082	Illakkarikulam	do.	do.	2 1 13
1623	6121	Thandikulam	do.	do.	0 2 24
"	6122	Do.	do.	do.	0 2 35

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mannar.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 270, N. P.

கொலோனியல் சர்க்கித்தார் ஆபிசில்,
கொழும்பு, 1895 ம ஆண்டு வைகாசிமீ 15 ந் வ.

1895 ம ஆண்டு ஆடி மாதம் 15 ந் தேதி திங்கட்கிழமை யிலு மதனையடுத்த நாட்களிலும் தன ஆபிசில் வடமாகாணத்து மன்னா அஸ்தாந்து கவறணமேந்து ஏசன்றவர்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துணடுகளை, அரசாட்சியாரால் உததாவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரசாரம் ஏலத்திற கூறிவீறகப்படும்.

32 காணித்துணடுகள், வட மாகாணத்து மன்னா டிஸ்திறி க்கின நாளுட்டான கிழக்கு மேற்கு முசலி வடக்கு தெற்கு யகுதியிலிருக்கின்றது.

இருக்குமிடம்—நாளுட்டான கிழக்கு.

பிளான இல.	காணித்துணடு மன இல.	சூறிச்சி.	கேளக்காரன்.	வீவாம.	லிசாவம. அ. நூ. ப.
603	2105	முருங்கை	சூருக் அந்தோனிப்பிள்ளை	வெண்காணி	0 2 13
1089	3659	பிசசைகுளம்	முடிக்குரிய	ஹெ	5 2 3
1090	3660	முருங்கை	ஹெ	ஹெ	0 0 13
1091	I 107	சிறுகுளம்	உரித்தாளி—பிறளுசெல்க்கு சந்தியாகு. முடிக்குரிய	நெற்காணி	1 3 0
1608	—	பிசசைகுளம்	உரித்தாளி—முடி. முடிக்குரிய	ஹெ	3 0 6
521	1737	அச்சங்குளம்	இருக்குமிடம்—நாளுட்டான மேற்கு. ம. சீமானப்பிள்ளை முதலியார	புகையிலை நாட்டக்கடிய வெண்காணி	6 0 24
913	2798	பாசிகுளம்	முடிக்குரிய	வெண்காணி	0 2 8
1092	3662	சூரியதேவாகட டைகாடு	ஹெ	வெண்காணி	1 0 7
"	3663	ஹெ	ஹெ	ஹெ	0 1 39
"	3664	ஹெ	ஹெ	ஹெ	1 1 35
1093	3665	பால்குளம்	ஹெ	ஹெ	4 1 34
"	3666	தாத்தாங்குளம்	ஹெ	ஹெ	2 3 36
1094	3667	பள்ளன்கோ டடை	ஹெ	நெற்காணி	0 2 39
"	3668	ஹெ	ஹெ	ஹெ	1 2 27
1095	J 107	கோட்டைக்குளம்	உரித்தாளி—சவிரிமுத்து அந்தோனியு மறுபேரும்.		
		மாமாவிலங் கேணியடி	முடிக்குரிய	வெண்காணி	1 1 8
1096	3669	கலப்பாக்கடடைக காடு	உரித்தாளி—முடி. பேற்றுப்பிள்ளை மரியாம பிள்ளை	ஹெ	2 3 30
1253	I 118	பாசிகுளம்	உரித்தாளி—முத்துநெயிலு. முடிக்குரிய	குடிநிலக்காணி	0 1 12
452	1615	மணற்குளம்	இருக்குமிடம்—முசலி வடக்கு. அசனாமரக்காயர் அலியா	வேளாண்மை தறை	3 2 4
520	1736	அரிப்பு	நிக்கிலான சந்தியாகுருசு	வெண்காணி	0 3 26
1259	4131	அந்தோனி மெ விளுசுகுளம்	முடிக்குரியது	வெண்காணி	38 0 19
"	4132	ஹெ	ஹெ	ஹெ	11 0 0
890	2746	கறடிக்குளம்	இருக்குமிடம்—முசலி தெற்கு. முடிக்குரியது	ஹெ	0 1 18
893	2749	முள்ளிகுளம்	அ. மரியானுகியேஸ	ஹெ	0 0 9
894	2750	ஹெ	ம. சுவாமலெம்பெடுத்தது	ஹெ	0 1 26
900	2757	மரிச்சுக்கடடி	முடிக்குரியது	நெற்காணி	0 1 2
907	2770	அகமதுநெயிலு குளம்	ஹெ	வெண்காணி	0 3 26
"	2771	ஹெ	ஹெ	நெற்காணி	0 0 30
1619	6077	கொண்டச்சி	ஹெ	ஹெ	1 0 7
"	6078	செமமண்குண்டு	ஹெ	ஹெ	0 1 18
1621	6082	இலக்கரிசுளம்	ஹெ	ஹெ	2 1 13
1623	6121	தாண்டிக்குளம்	ஹெ	ஹெ	0 2 24
"	6122	ஹெ	ஹெ	ஹெ	0 2 35

பாணிப்பு வீலை ஏக்கொன்றுக்கு ரூபாய் 10.

இந்தக் காணிகளைப்பற்றிய மேலதனமான விவரங்களை சோவையா ஜெனறல் துரையவர்களிடத்திலும் விற்பனைவின கொந்திசைப்பற்றி மன்னா கவறணமேந்து உதவீ ஏசண்டுத்துரை யவர்களிடத்திலும் கேட்டறிந்துக்கொள்ளலாம்.

தேசாதிபதி மகோதமர் அவர்களினது கட்டளையின்படி,

ஈ. நோவெல உவாக்கார்,
இராசாங்க விசிறர்.

No. 271, N. P.

Colonial Secretary's Office,
Colombo, May 15, 1895.

ON Monday, July 15, 1895, and following days, at noon, the Assistant Government Agent for the Mannar District will put up for sale, at his office, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-four allotments situated in Mantai North and South and in Iluppaikadavai pattus.

Preliminary Plan.	Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	
					A.	R. P.
Mantai North.						
480	1670	Nedunkandel	The Crown	Paddy land	0	3 27
487	1678	Periyavelankuli	Umerukandu Assenalevvai	do.	5	1 28
1270	4310	Chumapuliakulam	Manual Swakkinu and one	Scrub	2	0 25
1274	4318	Adampen	Swakkino Santiah and one	do.	1	2 37
1277	4325	Do.	Thavithu Anthonipillai	do.	0	3 14
1283	4331	Do.	Raphiel Philippu	do.	1	2 21
1301	4413	Cherumullekandel	Kumaru Vaitiylingam	do.	1	3 15
1303	4416	Alankulam	Ussensaipu Mugaideen and one	do.	0	3 17
1638	6178	Kannaputhukulam	S. M. K. M. Ibrahimsaipu and one	Abandoned field	8	1 37
1643	6196	Periyavilankuli	Ahamadpillai Mamu Naina and one	Waste, fit for tobacco	17	0 15
Mantai South.						
606	2102	Muthalaikutti	A. Pankari Marisal	Jungle scrub	1	2 31
"	2103	Do.	Philippu Vethanai Pedro	Waste	2	0 38
1088	3657	Uyilankulam	Chavery Anthoni	Paddy land	5	2 36
1611	6001	Vidallelvampu	The Crown	Paddy field	10	2 5
"	6002	Do.	do.	do.	1	1 20
"	6003	Do.	do.	do.	3	1 22
"	6004	Do.	do.	do.	2	1 10
"	6005	Do.	do.	do.	2	3 14
"	6006	Do.	do.	do.	1	3 34
Iluppaikadavai.						
508	1711	Kannaddi	Muruger Canapattipillai	Garden	1	1 5
514	1721	Kalliady	K. Canapathi and another	do.	1	1 26
560	1831	Vellankulam	Sinnatampi Arunasalem	Jungle	1	3 22
561	1833	Kaddadivial	N. Cartigas	Garden	0	3 36
1262	4138	Chundikulam	V. Cartigas	Waste	0	1 16
1272	4315	Kannaddy	Valen Cathiran	Scrub jungle	0	3 1
1785	6923	Kaddadyvayal	Arumugam Thambiah	Jungle	2	2 31
1788	6929	Kallyady	Kasinather Muthukumar	Tobacco garden	1	0 24
1789	6932	Kannady	Ayampillai Murugan	do.	0	3 26
"	6935	Do.	V. Ramalingam	do.	0	3 23
1790	6938	Do.	Sanmugam Valuppillai	do.	0	3 3
"	6940	Do.	The Crown	do.	0	0 2
1801	6966	Kaddadyvayal	Mina Mohamadulevvai Katheru-	Jungle	7	2 34
1812	6979	Kalliady	Arumugam Thambiah	do.	1	1 33
1811	6977	Chundikulam	do.	do.	1	3 15

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mannar.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 271, N. P.

கொலோனியல் சர்க்கரித்தா ஆபிசில்,
கொழும்பு, 1895 ம் ஆண்டு ஜூன் 15 ந்த உ.

1895 ம் ஆண்டு ஜூன் 15 ந்தே திங்கட்க்கிழமை யிலும் அடுத்த நாட்களிலும் தன ஆபிசில் வட மானாணத்த மனரா அலதாந்து கவற் றுமே ந்து வசந்றவாகளால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிசு குரிய காணித் துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற் கூறி விடப்படும்.

34 காணித் துண்டுகள், வடமானாணத்து மனரா அலதிறிகின மாந்தை இலுப்பைக்கடவைப் பகுதியி லிருக்கின்றது.

இருக்குமிடம்—மாந்தை வடக்கு.

பிளான	இல.	இல.	குறிச்சி.	கேள்வீக்காரண.	வீவரம்.	வீசாலம.
						அ. மு. ப.
480	1670		நெடுங்கண்டல	முடிசு குரிய	நெற்காணி	0 3 27
487	1678		பெரிய விளாங்குளி	உமறுகண்டு அசனாலெவவை	ஷி	5 1 28
1270	4310		சினன புளியங்குளம்	மணுவல சுவக்கீணு மறு		
				பேரும்	காடு	2 0 25
1274	4318		அடம்பன	சுவக்கீணும சந்தியாசு மறு	ஷி	1 2 37
				பேரும்		

பிளான் இல.	இல.	சூழிச்சி.	கேள்விகாரணின.	விவரம்.	மீசாலட.
இல.	இல.				அ. நூ. ப.
1277	4325	அடமபன	தாலீது அந்தோணிப்பிள்ளை	காடு	0 3 14
1283	4331	ஓடி	றெப்பியல பிலிப்பு	ஓடி	1 2 21
1301	4413	சிறுமுள்ளிககண்டல	குமாரு வயித்திலிங்கம்	ஓடி	1 3 15
1303	4416	இலனசூளம்	உசனசாய்பு முகையதீனு		
			மறுபேரும்	ஓடி	0 3 17
1638	6178	கணாபுதுக்குளம்	க. ம. க. ம. இபுரூகிம சாய்		
			பு மறுபேரும்	அளிந்த வயல	8 1 37
1643	6196	பெரியவிளாங்குளி	அகமமதுப்பிள்ளை மாமுதையி		
			னவு மறுபேரும்	வெண்காணி	17 0 15
இருக்குமிடம்—மாந்தை தேற்கு.					
606	2102	முதலானசூத்தி	அ. பரிகாரி மரிசால	பரட்டைக்காடு	1 2 31
"	2103	ஓடி	பிலிப்பு விதானை பேதுறு	வெணநிலம்	2 0 38
1038	3657	உயிலங்குளம்	சுனி அந்தோணி	நெலகாணி	5 2 36
1611	6001	கீடததலவம்பு	முடிசூரிய	நெலவயல	10 2 5
"	6002	ஓடி	ஓடி	ஓடி	1 1 20
"	6003	ஓடி	ஓடி	ஓடி	3 1 22
"	6004	ஓடி	ஓடி	ஓடி	2 1 10
"	6005	ஓடி	ஓடி	ஓடி	2 3 14
"	6006	ஓடி	ஓடி	ஓடி	1 3 34
இருக்குமிடம்—இலுப்பை கடவை.					
508	1711	கலநாட்டி	முருகா கணபதிப்பிள்ளை	தோட்டம்	1 1 5
514	1721	கள்ளியடி	க. கணபதிப்பிள்ளையு மறு		
			பேரும்	ஓடி	1 1 26
560	1831	வெள்ளாங்குளம்	சினனத்தம்பி அருஞ்சலம்	காடு	1 3 22
561	1833	கட்டாடிவயல	நெ. காத்திகேசு	தோட்டம்	0 3 36
1262	4138	சுண்டிசகுளம்	வி. காத்திகேசு	வெணநிலம்	0 1 16
1272	4315	கணாபுது	வேலன கதிரன	ஓடி	0 3 1
1785	6923	கட்டாடிவயல	ஆறுமுகம் தம்பையா	காடு	2 2 31
1788	6929	கள்ளியெட்டி	காசிமுதா முத்துக்கூடாரு	பேயிலைத்தோ	
				ட்டம்	1 0 24
1789	6932	கன்னாட்டி	ஐயம்பிள்ளை முருகன	ஓடி	0 3 26
1789	6935	ஓடி	கீ. ரூமலிங்கம்	ஓடி	0 3 23
1790	6938	ஓடி	சண்முகம் வேலுப்பிள்ளை	ஓடி	0 3 3
"	6940	ஓடி	அரசாட்சியார	ஓடி	0 0 2
1801	6966	கட்டாடிவயல	நெயிருமுகம் துல்லவவை		
			காத்தம்பி	காடு	7 2 34
1812	6979	கள்ளியெட்டி	ஆறுமுகம் தம்பையா	ஓடி	1 1 33
1811	6977	சுண்டிசகுளம்	ஓடி	ஓடி	1 3 15

பாணிப்பு விலை ஏக்கரொன்றுக்கு ரூபா 10.

இக்காணிகளை ப்பற்றிய மேலதனமான விவரங்களை சோவையா ஜேனறலதரை யவாகளிடத்திலும் வீற்பணவின் கொந்தீசைகூறித் து மனரா கவறணமேந்து உதவி ஏசனறுத்துரை யவாகளிடத்தும் கேகட றிந்துக்கொள்ளலாம்.

அதியுத்தம் மகோதமர்யவாகளினது கட்டலையின படி,

ஈ. நோவெல் உவாககா,
இராசாங்க விசுதர்.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 901, s. p.

Colonial Secretary's Office,
Colombo, May 17, 1895.

ON Tuesday, July 2, 1895, at 12 o'clock noon, the Assistant Government Agent for the Hambantota District will put up to sale and settlement, at his office in Hambantota, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Magampattu division of the Hambantota District of the Southern Province.

Preliminary plan 4,372.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		
					Α.	R.	P.
11544	Magama	Mr. D. S. Pace	Crown	Jungle	177	3	0
11545	Do.	do.	do.	do.	305	1	0

NOTE.—Any persons considering they have any claims to these lands on hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 901, s. p.

වර්ෂ 1895 ක්වූ මැයි මස 17 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීස්ථානයේ කන්දෝරුවේදීය.

දකුණු දිසාවේ හම්බන්තොට උපළාත්කලක්කන්දේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1895 ක්වූ ජූලි මස 2 වෙනි දිනවූ අභ්‍යන්තරවාද 12ට හම්බන්තොට කවිවෙරියේදී විකිනීමට සහ බේරීමට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ හම්බන්තොට පලාතේ මාගම්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 2ක්.

පිහිටුම 4,372.

නො.	ගම.	ඉල්ලුම්කාරයාගේ නම.	අයිතියක් නිසා නො.	අත්දැම.	මහත.
			රජසන්තක	බැඳිද	අ. රු. ප.
11544	මාගම	ඩී. ඇස්. පේස්මහතා	එම	එම	177 3 0
11545	එම	එම	එම	එම	305 1 0

මේ ඉඩම්වලට උරුමයක් තිබෙනවාය නිසා කල්පනාකරණ අං විසින් ඔවුන්ගේ උරුමවාසිවල සාක්ෂි විකිනීම දවසේදී උපළාත්කලක්කම් ඉදිරියේ පෙන්වාසිවින්ට ඔහුට මෙයින් දුහුම්දෙන්ට යෙදුණා ඇත.

මෙම ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා සර්වේශ්වර්තකර්මයන්ගේ සේවයේදී, විකිනීමේ කොන්දේසිගැන හම්බන්තොට උපළාත්කලක්කම් දුහුම්දෙන්ට ප්‍රචාරය.

ආණ්ඩුකාර උතුමානන්වනන්ගේ ආඥාවලෙස,

ඊ. කොළිල් වාකර්,
මහසෙනෙකාරීස් වම්න.

No. 902, s. p.

Colonial Secretary's Office,
Colombo, May 17, 1895.

ON Tuesday, July 2, 1895, at 12 o'clock noon, the Assistant Government Agent for the Hambantota District will put up to sale and settlement, at his office in Hambantota, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nineteen allotments of land situated in the Magampattu division of the Hambantota District of the Southern Province.

Preliminary plan 4,372. Village—Magama.

Lot.	Name of Applicant.	Description.	Extent.	
			A.	R. P.
11542	—	Jungle	16	1 28
11543	—	do.	4	0 25
11546	Mr. D. S. Pace	do.	20	3 0

Preliminary plan 1,012. Village—Tihawa.

7974	J. A. Buultjens	Chena	9	3 33
7975	Do.	do.	9	3 22
7956	—	do.	4	3 30
7991	—	do.	4	3 22
7992	—	do.	4	0 28
7964	—	do.	5	0 25
7965	—	do.	4	3 4
7966	—	do.	4	3 36

Lot.	Name of Applicant.	Description.	Extent.	
			A.	R. P.
7967	—	Chena	5	0 6
7995	—	do.	5	0 0
7996	—	do.	4	1 15
7997	—	do.	3	3 15

Preliminary plan 997. Village—Tihawa.

7730	—	Chena	8	0 10
------	---	-------	---	------

Preliminary plan 4,071. Village—Tihawa.

10272	—	Jungle supposed to be irrigable	42	0 24
10273	—	do.	2	0 24
10274	—	do.	0	2 14

NOTE.—Any persons considering they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 902, S. P. වෂී 1895 ක්වූ මැසි මස 17 වෙනි දින කොළඹ මහසෙනෙකාරිස්ථාන නාන්සේගේ කන්තෝරුවේදී.

ආණ්ඩු දිසාවේ හම්බන්තොට උපළාත්කලාපයේ සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සඳහා ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෂී 1895 ක්වූ ජූලි මස 2 වෙනි දිනවූ අහතරුවාද දවල් 12ට හම්බන්තොට කවිවෙරියේදී බේරීමට සහ විකිනීමටද යෙදෙනවාදැන.

ආණ්ඩු දිසාවේ හම්බන්තොට පළාතේ මාගම්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 19ක්.

මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයන් නැත. සිතියම 4,372.

නො.	ගම.	අකුම.	මහත.
11542	මාගම	බැද්ද	16 1 28
11543	එම	එම	4 0 25
11546	එම	එම	20 3 0

සිතියම 1,012. ඉල්ලුම්කාරයා—ජේ. ඒ. බුල්පත්ස්.
 7974 නිහව සේන 9 3 33
 7975 එම එම 9 3 22

මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයන් නැත.

7956	නිහව	සේන	4 3 30
7991	එම	එම	4 3 22
7992	එම	එම	4 0 28
7964	එම	එම	5 0 25

නො.	ගම.	අන්දම.	මහත.
7965	නිහව	සේන	4 3 4
7966	එම	එම	4 3 36
7967	එම	එම	5 0 6
7995	එම	එම	5 0 0
7996	එම	එම	4 1 15
7997	එම	එම	3 3 15

සිතියම 997.
 7730 නිහව සේන 8 0 10

සිතියම 4,071.
 10272 නිහව අස්වද්දන්ට පුළු වන්ත කියාහි නෙන බැද්ද 42 0 24

10273	එම	එම	2 0 24
10274	එම	එම	0 2 14

මේ ඉඩම්වලට උරුමයක් තිබෙනවාය කියා කල් පනාකරණ අය විකිනීම දවසේදී මවුන්ගේ උරුමවල සාක්ෂි උපළුපත්ත උත්තාන්සේ ඉදිරියේ පෙන්වා සිටින්නට බිහිවීම මෙයින් දැනුම්දුන්නා දැන.

මෙම ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා සර්වේයර්පන රාජ්‍ය උත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැන හම්බන්තොට උපළාත්කලාපයේගෙන්ද දැන ගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ අඤ්චලය,
 ජ. කොඵල් වාකර,
 මහසෙනෙකාරිස් වම්හ.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 512, E. P.

Colonial Secretary's Office,
 Colombo, May 18, 1895.

ON Tuesday, July 16, 1895, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 957.—Bintenna.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.
11847	Kekulula	Hudu Appu, Korala	Unagaslanda	12 2 3

Preliminary plan 2,000.

6530	Pallegama	Louis Silva	Planted and occupied	0 2 36
------	-----------	-------------	----------------------	--------

Preliminary plan 576.—Eraur.

6123	Vantarumulai	C. Chinitampi	Fit for paddy	19 3 15
6126	Do.	General sale	do.	4 1 2
6127	Do.	do.	do.	14 1 37
6128	Do.	S. Katiravannan	do.	2 0 25
6129	Do.	General sale	do.	19 3 20
6130	Do.	do.	do.	14 2 30
6131	Do.	do.	do.	6 3 12

Preliminary plan 1,533.

4054	Vantarumulai	General sale	Fit for paddy	19 2 0
4055	Do.	do.	do.	8 0 10
4056	Do.	do.	do.	5 1 0
4057	Do.	do.	do.	3 0 14

C 3*

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
6294	Vantarumulai	Preliminary plan 1,923. C. Kumaraveli	Jungle	5	2 15
1639	Eraur	Preliminary plan 275. S. Kachinvana	Jungle	5	1 17
1859	Eraur	Preliminary plan 1,154. General sale	Marunkaikenikkadu	2	2 28
1860	Do.	do.	do.	1	3 3
1881	Do.	do.	Vempu land	4	2 17
1882	Do.	do.	do.	2	3 18
1883	Do.	do.	do.	6	0 16
1884	Arumakattankudiruppu	do.	Tamaraikkenikkadu	3	1 27
1885	Do.	do.	do.	3	0 0
1886	Do.	do.	do.	4	0 4
1887	Do.	do.	do.	4	0 19
1888	Do.	do.	do.	2	1 8
1889	Do.	do.	do.	0	1 13
1890	Do.	do.	do.	3	2 37
1891	Do.	do.	do.	0	1 35
1892	Do.	do.	do.	2	1 12
1893	Do.	do.	do.	2	3 10
1894	Do.	do.	do.	4	3 15
1895	Do.	do.	do.	2	2 36
1896	Do.	do.	do.	4	2 18
1897	Do.	do.	do.	3	1 24
1898	Do.	do.	do.	5	1 8
1899	Do.	do.	Kudiruppuvempu	1	0 14
1900	Do.	do.	do.	2	1 23
1901	Do.	do.	do.	2	3 15
1902	Do.	do.	do.	1	1 33
1903	Do.	do.	do.	6	1 16
1904	Do.	do.	Tamaraikkenikkadu	3	1 32
1905	Do.	do.	do.	3	3 6
1906	Do.	do.	do.	5	0 34
1907	Do.	do.	do.	5	0 27
1908	Do.	do.	Kudiruppuvempu	5	1 30
1909	Do.	do.	do.	5	1 8
1910	Do.	do.	Tamaraikkenikkadu	0	1 9
1911	Do.	do.	do.	2	0 0
1912	Do.	do.	do.	1	3 25
1913	Do.	do.	do.	4	0 36
1914	Do.	do.	do.	1	2 5
1915	Do.	do.	do.	2	1 29
1926	Do.	do.	Palmanikkaiyadippumi	2	3 0
1927	Do.	do.	do.	4	0 0
4397	Eraur	Preliminary plan 1,600. K. Mailananunavi	Paddiadikkadu	4	3 2
1064	Tevilamunai	Preliminary plan 82.—Manmunai. General sale	Jungle	8	1 0
462	Karunkoddittivu	Preliminary plan 1,027.—Akkaraippattu. Rev. E. M. Weaver	Scrub	3	0 20
469	Do.	do.	do.	2	0 20

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Batticaloa.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 512, E. P.

கொலோனியல் சுகசிந்த்தாரா ஆபிசில்,
கொழும்பு, 1895 ம் ஆண்டு வைகாசிமீ 18 ந்த தேதி.

1895 ம் ஆண்டு ஆடிமாதம் 16 ந்த தேதியாகிய செவ்வாய்க்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் கிழக மாகாணத்தி கவற்றணமேந்து ஏசனறவாகள தனது ஆபிசில் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிசுகிரிய காணித துணடுகளை, அரசாட்சியாரால் உததரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் வலத்திற்குறி விற்பார.

காணித்துணடுகள், கிழக மாகாணத்தி மட்டககளப்பு டிஸ்கிறிககிவிருக்கின்றன.

இல.	குறிச்சி	பட்டம் 957, விந்தனை. கேள்வீக்காரணின பெயர்.	விவரம்.	விசாலம், அ. றா. ப.
11847	கேயிலவீ	உது அப்புக்கோரூளை	உணகவலந்த	12 2 3
6530	பள்ளகமை	பட்டம் 2,000. லுயிஸ்சிலவா	சூடியிருக்குட்டிமி	0 2 36
6123	வந்தாறுமுலை	பட்டம் 576, ஏரூரூர். ச. சீனித்தமபி	கேளாணமைச் செய	19 3 15
6126	ஹெ	பொதுவிற்பனவு	கைக்கேற்றது	4 1 2
6127	ஹெ	ஹெ	ஹெ	14 1 37

இல.	குறிச்சி.	கேள்விக்காரன் பெயர்.	வீவாம்.	வீசாலம. அ. மு. ப.
6128	வந்தாறுமூலை	ச. கதிரவணான	வேளாண்மைச் செய கைக்கேற்றது	2 0 25
6129	செடி	பொதுவிற்பனை	செடி	19 3 20
6130	செடி	செடி	செடி	14 2 30
6131	செடி	செடி	செடி	6 3 12
பட்டம 1,533.				
4054	வந்தாறுமூலை	பொதுவிற்பனை	செடி	19 2 0
4055	செடி	செடி	செடி	8 0 10
4056	செடி	செடி	செடி	5 1 0
4057	செடி	செடி	செடி	3 0 14
பட்டம 1,923.				
6294	வந்தாறுமூலை	சோ. சீமாரவேலு	காடு	5 2 15
பட்டம 275.				
1639	ஏறுஞ்சூர்	சு. காகினவாவா	காடு	5 1 17
பட்டம 1,154.				
1859	ஏறுஞ்சூர்	பொதுவிற்பனை	மருங்கைக்கேணிக்காடு	2 2 28
1860	செடி	செடி	செடி	1 3 3
1881	செடி	செடி	வேம்புப்பூமி	4 2 17
1882	செடி	செடி	செடி	2 3 18
1883	செடி	செடி	செடி	6 0 16
1884	செடி	செடி	தாமரைக்கேணிக்காடு	3 1 27
1885	ஆறுமுகத்தான குடி யிருப்பு	செடி	செடி	3 0 0
1886	செடி	செடி	செடி	4 0 4
1887	செடி	செடி	செடி	4 0 19
1888	செடி	செடி	செடி	2 1 8
1889	செடி	செடி	செடி	0 1 13
1890	செடி	செடி	செடி	3 2 37
1891	செடி	செடி	செடி	0 1 35
1892	செடி	செடி	செடி	2 1 12
1893	செடி	செடி	செடி	2 3 10
1894	செடி	செடி	செடி	4 3 15
1895	செடி	செடி	செடி	2 2 36
1896	செடி	செடி	செடி	4 2 18
1897	செடி	செடி	செடி	3 1 24
1898	செடி	செடி	செடி	5 1 8
1899	செடி	செடி	செடி	1 0 14
1900	செடி	செடி	செடி	2 1 23
1901	செடி	செடி	செடி	2 3 15
1902	செடி	செடி	செடி	1 1 33
1903	செடி	செடி	செடி	6 1 16
1904	செடி	செடி	தாமரைக்கேணிக்காடு	3 1 32
1905	செடி	செடி	செடி	3 3 6
1906	செடி	செடி	செடி	5 0 34
1907	செடி	செடி	செடி	5 0 27
1908	செடி	செடி	செடி	5 1 30
1909	செடி	செடி	செடி	5 1 8
1910	செடி	செடி	செடி	0 1 9
1911	செடி	செடி	செடி	2 0 0
1912	செடி	செடி	செடி	1 3 25
1913	செடி	செடி	செடி	4 0 36
1914	செடி	செடி	செடி	1 2 5
1915	செடி	செடி	செடி	2 1 29
1926	செடி	செடி	செடி	2 3 0
1927	செடி	செடி	செடி	4 0 0
பட்டம 1,600.				
4397	ஏறுஞ்சூர்	சு. மைலன் அண்ணாவி	பட்டியடிக்காடு	4 3 2
பட்டம 82, மணமுனை.				
1064	தெவிலாமூலை	பொதுவிற்பனை	காடு	8 1 0
பட்டம 1,027, அக்கரைப்பற்று.				
462	கருங்கொட்டிற்றீவு	சனம இ. எம். வீவர்	பறட்டைக்காடு	3 0 20
469	செடி	செடி	செடி	2 0 20

இக்காணிகளைப் பற்றிய மேலதனமான வினாக்களையும் வினாவின் கொந்திசுகளையும் பற்றி மட்டக்களப்பு அரசாட்சி ஏசுநறுதகுறையவாகளிடம் வினாவு யறிந்துகொள்ளலாம்.

அதியுததம மகோதமர்யவர்களின து கட்டலாயின்படி,
சு. நேவேல உவாக்கா,
இராசாங்க விதிதா.

Colonial Secretary's Office,
Colombo, May 18, 1895.

No. 513, E. P.

ON Tuesday, July 9, 1895, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 6.—Manmuni.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
637	Kannankuda	General sale	Villuttidalpumi	1	2 0
638	Do.	do.	do.	1	3 8
639	Do.	do.	do.	1	0 12
640	Do.	do.	do.	1	1 4
655	Do.	do.	do.	8	3 10
656	Do.	do.	do.	11	3 0
657	Do.	do.	do.	11	1 10
658	Do.	do.	do.	19	2 0
Preliminary plan 1,615.—Eruvil.					
4515	Kurumanveli	K. Virachinkam	Garden	4	1 0
4516	Do.	P. H. Periyatambi	do.	0	2 16
4517	Do.	do.	Low jungle	2	0 31
4518	Do.	do.	do.	0	2 17
4519	Do.	do.	Garden	0	0 29
4520	Do.	K. Ramanathan	do.	0	1 4
Preliminary plan 706.—Eraur.					
* 8813	Chittandi	General sale	Jungle	3	2 10
Preliminary plan 1,445.—Koralai.					
3497	Valaichehenai	General sale	Jungle	5	2 21
Preliminary plan 1,962.					
6411	Oddamanadi	A. Miskinvava	Jungle	2	3 4
6412	Do.	A. Kalenterleyvai	do.	4	0 34
6413	Do.	M. Atamvava	do.	1	1 29
6414	Do.	K. Aliyar	do.	0	2 36
6415	Do.	U. Miralevvai	do.	2	1 33
6416	Do.	K. Kanapati	do.	0	2 12
6417	Do.	K. Chinnavan	Garden	0	1 20
6418	Do.	General sale	Jungle	0	0 16
A 50	Do.	V. Kattavannan	Garden	0	0 13
Preliminary plan 371.—Nadukadu.					
3046	Varippattanchenai	A. Umarulevvai Hajjar	Vayalkadu	23	1 0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Batticaloa.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 513, E. P.

கொலோனிடல் சககிறத்தார் ஆபீசில்,
கொழும்பு, 1895 ம ஆட வைகாசிமாசம் 18 ந் தேதி.

1895 ம ஆண்டு ஆடிமாசம் 9 ந் தேதியாகிய செவ்வாய்க்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் கிழக்கு மாகாணத்து கவறணமேந்தது ஏசுநறவாகள ததை ஆபீசில் இதனையிற் சொல்லப்படடிருக்கிற முடிக்குரிய காணித்தனுக்களை, அரசாட்சியாரால் உததாவுபணணப்பட்டிருக்கும் பொருத்தப் பிரகாரம் ஏல த்திற்குறி வீற்பார.

காணித்தனுக்கள், கிழக்குமாகாணத்து மட்டக்களப்பு டிஸ்திரிக்டிலிருக்கின்றன.

படம் 6, மண்முனைப்பற்று.

இல.	சூறிச்சி.	கேளவிக்காரணின பெயர்.	வீவா.	வீசாலம.
637	கணனகுடா	பொ துவிற்பனவு	விலலுத்திடல்பூமி	1 2 0
638	செடி	செடி	செடி	1 3 8
639	செடி	செடி	செடி	1 0 12
640	செடி	செடி	செடி	1 1 4
655	செடி	செடி	செடி	8 3 10
656	செடி	செடி	செடி	11 3 0
657	செடி	செடி	செடி	11 1 10
658	செடி	செடி	செடி	19 2 0
படம் 1,610, எருவீல.				
4515	சூருமனவெளி	க. வைரசிங்கம்	தோட்டம்	4 1 0
4516	செடி	பொ. ச. பெரியதம்பி	செடி	0 2 16
4517	செடி	செடி	தனைகாடு	2 0 31
4518	செடி	செடி	செடி	0 2 17
4519	செடி	செடி	தோட்டம்	0 0 29
4520	செடி	க. இராமனாதன	செடி	0 1 4

இல.	குறிச்சி.	கேள்விகாரன்.	வீவரம்.	வீசாலம். அ. நூ.ப.
8813	கிற்றூண்டி	படம 706, ஏரூலூர். பொதுவீறபனவு	காடு	3 2 10
3497	வானச்சேனை	படம 1,445, கோறளைப்பற்று. பொதுவீறபனவு	காடு	5 2 21
6411	ஓட்டைமாவடி	படம 1,962. ஆ. மிஸ்கின்	காடு	2 3 4
6412	டெடி	ஆ. கலந்தாலெவவை	டெடி	4 0 34
6413	டெடி	மு. ஆதமவாவா	டெடி	1 1 29
6414	டெடி	க. அலியார	டெடி	0 2 36
6415	டெடி	உ. மீராலெவவை	டெடி	2 1 33
6416	டெடி	க. கணபதி	டெடி	0 2 12
6417	டெடி	க. சின்னவன	தோட்டம்	0 1 20
6418	டெடி	பொதுவீறபனவு	காடு	0 0 16
A 50	டெடி	வ. காத்தவண்ணை	தோட்டம்	0 0 13
3046	வரிப்பத்தனச்சேனை	படம 371, நாடுகாடுப்பற்று. ஆ. உமறுலெவவை ஆசி யார	வயல்காடு	23 1 0

இக்காணிகளைப்பற்றிய மேலதனமான விளம்பரங்களையும் விற்பனவின் கொந்தீசுகளையுமபற்றி படம 8 க்களப்பு அரசாட்சி ஏசனறுத தூரையவர்களிடம் வினாவி யறிந்தகொள்ளலாம்.

அதியுததம் மகோதமர் அவர்களினது கட்டளையின்படி,
ஈ. நோவெல உவாக்கா,
இராசாங்க விசிதா.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 196, P. OF U. Colonial Secretary's Office,
Colombo, May 13, 1895.

ON Tuesday, June 25, 1895, and the following days, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at Wellawaya resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government

One hundred and forty-two allotments of land situated in the Wellawaya division of the Badulla District of the Province of Uva.

Preliminary plan 418. Applicant—Huduhamy Korala.

Lot.	Village.	Description.	Extent. A R. P.
1419	Medagalbokka	Patana	1 1 20
1420	Do.	do.	0 3 5

Preliminary plan 437. Applicant—Huduhamy Korala.

Lot.	Village.	Description.	Extent. A R. P.
1573	Pussellawa	Patana	0 1 7
1574	Do.	do.	0 1 2
1575	Do.	do.	0 1 37
1576	Do.	do.	0 2 3
1577	Do.	do.	1 0 36
1577½	Do.	do.	1 2 6
1578	Do.	do.	0 1 32
1578½	Do.	do.	0 1 30

Preliminary plan 333. Applicant—Huduhamy Korala.

Lot.	Village.	Description.	Extent. A R. P.
1063	Kiriyagolla	Chena	1 1 20

Preliminary plan 436. Applicant—Huduhamy Korala.

Lot.	Village.	Description.	Extent. A R. P.
1568	Pussellawa	Patana	0 0 34
1568½	Do.	do.	0 1 35

Claimant—Mrs. Jackson.

Lot.	Village.	Description.	Extent. A R. P.
M 51	Pussellawa	Paddy	0 0 22
N 51	Do.	do.	0 2 17
O 51	Do.	Cocoanut	0 0 16

Claimant—Crown.

Lot.	Village.	Description.	Extent. A R. P.
1569	Pussellawa	Old garden	0 1 17

Claimant—Mrs. Jackson.

Lot.	Village.	Description.	Extent. A R. P.
P 51	Pussellawa	Chena	2 0 31
Q 51	Do.	Paddy	4 1 38

Claimant—Crown.

Lot.	Village.	Description.	Extent. A R. P.
1570	Pussellawa	Chena	0 0 22
1570½	Do.	do.	0 2 2
1571	Do.	do.	1 0 6
1571½	Do.	do.	0 0 21
1572	Do.	do.	0 2 14
1572½	Do.	do.	0 0 24

Claimant—Mrs. Jackson.

Lot.	Village.	Description.	Extent. A R. P.
R 51	Pussellawa	Chena	0 3 3

Preliminary plan 517. Applicant—P. Appuhmy.

Lot.	Village.	Description.	Extent. A R. P.
1783	Diyannegolla	Kanatta	0 0 20
1784	Do.	Paddy	2 3 20
1784½	Do.	do.	1 0 26

Preliminary plan 417. Applicant—Huduhamy Korala.

Lot.	Village.	Description.	Extent. A R. P.
1417	Kurugama	Patana	0 0 27
1418	Do.	Paddy	4 3 9

Preliminary plan 428. Applicant—Huduhamy Korala.

Lot.	Village.	Description.	Extent. A R. P.
1538	Pahalagalbokka	Chena	1 1 28
1539	Do.	Patana	3 1 13

Lot.	Village.	Description.	Extent. A. R. P.	Lot.	Village.	Description.	Extent. A. R. P.
Preliminary plan 430. Applicant—Huduhamy Korala.				36	Sudupanawela	Abandoned field	0 3 34
1548	Kurugama	Paddy	3 1 10	38	Do.	do.	1 1 27
Preliminary plan 432. Applicant—Huduhamy Korala.				39	Do.	do.	0 3 38
1551	Kurugama	Paddy	1 0 24	40	Do.	do.	0 3 38
1552	Do.	do.	1 3 10	101	Do.	do.	0 3 38
Preliminary plan 516. Applicant—P. Appuhamy.				102	Do.	do.	0 3 19
1782	Dematapelessa	Paddy	3 0 32	108	Do.	do.	0 3 37
Preliminary plan 415. Applicant—Nil. Claimant—Suduhamy.				109	Do.	do.	1 0 0
H 50	Kurugama	Jak and plantain	1 0 5	110	Do.	do.	1 0 0
Applicant—Huduhamy Korala. Claimant—Crown.				112	Do.	do.	1 0 0
1399	Kurugama	Chena	0 0 26	113	Do.	do.	0 2 18
1400	Do.	do.	1 1 25	118	Do.	do.	0 3 34
Preliminary plan 434. Applicant—Huduhamy Korala.				119	Do.	do.	0 3 38
1563	Pallemadenawa	Chena	3 2 18	120	Do.	do.	0 3 38
1563½	Do.	do.	0 3 27	121	Do.	do.	0 3 38
1564	Do.	do.	0 0 39	122	Do.	do.	1 1 1
1564½	Do.	do.	0 0 31	127	Do.	do.	0 3 38
1565	Do.	do.	16 3 10	128	Do.	do.	0 3 38
1565½	Do.	do.	0 1 10	129	Do.	do.	0 3 38
1565¾	Do.	do.	2 1 26	130	Do.	do.	0 3 38
1566	Do.	do.	4 2 27	131	Do.	do.	1 0 25
1566½	Do.	do.	0 3 36	132	Do.	Forest	3 0 15
Preliminary plan 433. Applicant—Huduhamy Korala.				133	Do.	do.	1 1 26
1553	Kurugama	Chena	0 1 22	134	Do.	do.	1 1 23
1554	Do.	do.	0 2 8	135	Do.	Chena	0 2 39
1555	Do.	Paddy	1 1 6	136	Do.	do.	1 3 9
1556	Do.	Chena	1 1 33	137	Do.	do.	1 2 1
1557	Do.	Paddy	2 0 0	138	Do.	Jungle	1 0 35
1558	Do.	do.	0 1 33	139	Do.	Chena	2 0 17
1559	Do.	do.	1 1 4	140	Do.	Forest and chena	1 3 23
1560	Do.	do.	0 2 39	141	Do.	Jungle and chena	2 3 1
1561	Do.	Chena	0 2 8	142	Do.	Jungle	2 0 16
1562	Do.	do.	0 1 4	143	Do.	do.	1 2 3
Claimant—Kirimenika.				144	Do.	do.	2 0 11
K 51	Kurugama	Paddy	1 2 28	145	Do.	do.	2 3 9
Preliminary plan 416. Applicant—Huduhamy. Wellawaya korala.				146	Do.	do.	4 1 14
Claimant—Mrs. Jackson.				155	Do.	Old field	1 2 15
I 50	Kurugama	Patana	2 1 17	156	Do.	do.	2 0 30
Claimant—Crown.				157	Do.	do.	2 3 12
1401	Do.	do.	1 1 24	160	Do.	do.	2 0 7
1402	Do.	Chena	1 0 0	161	Do.	do.	2 0 6
1403	Do.	do.	1 0 23	162	Do.	do.	2 2 24
1404	Do.	do.	0 0 28	166	Do.	do.	2 1 38
1405	Do.	do.	0 0 18	167	Do.	do.	2 1 5
1406	Do.	do.	1 0 0	171	Do.	Forest	1 3 20
1407	Do.	do.	2 3 17	172	Do.	Forest and jungle	2 1 10
1408	Do.	do.	0 2 22	195	Do.	Old field	2 1 0
1409	Do.	Patana	2 1 36	196	Do.	do.	2 3 14
1410	Do.	do.	0 2 12	197	Do.	do.	1 0 25
Claimant—Mamune Tampi.				198	Do.	do.	2 1 16
J 50	Kurugama	Paddy	1 2 15	199	Do.	do.	2 0 17
Claimant—Crown.				200	Do.	do.	3 1 2
1411	Do.	Patana	0 3 37	201	Do.	do.	3 0 5
1412	Do.	do.	0 3 33	202	Do.	do.	1 2 24
1413	Do.	do.	0 2 22	190	Do.	do.	1 1 15
1414	Do.	do.	0 3 37	193	Do.	do.	2 3 9
1415	Do.	do.	0 3 18	Upset price.—Rs. 10 per acre.*			
1416	Do.	do.	1 0 28	Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Badulla.			
Preliminary plan 2,930. For General sale.				By His Excellency the Governor's command, E. NOEL WALKER, Colonial Secretary.			
12	Sudupanawela	Rough ground and jungle	1 2 7	වමී 1895 ක්වු මැයි මස 13 වෙනි No. 196, P. OF U. දින කොළඹ මහසෙනසුනායක රජාණන්සේනේ කන්තෝරු වේදිය.			
13	Kurugama	Abandoned field	0 3 39	ව දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරජාණන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමී 1895 ක්වු ජූනි මස 25 වෙනි දින සහ ඊටපසු දිනවල දවල් 1ට මැල්ලුවාසේ ආනයනමේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.			
22	Do.	do.	1 0 0				
23	Do.	do.	1 0 0				
24	Do.	do.	3 1 0				
25	Do.	Jungle land	1 0 10				
26	Do.	do.	1 0 0				
35	Do.	Abandoned field	0 3 37				

ලාභ දියාලි බදු පලාතේ වැල්ලවාය කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබලි 142ක්.

සිතියම 418. ගම—වැදගල්ලොක්ක.

ඉල්ළුමිකාරයා—හුදුහාමි කෝරල.

නො.	අයිතියකම් කියන්නා.	අන්දම.	අ. රු. ප.	මහක.
1419	ආණ්ඩුව	පනන	1 1 20	
1428	එම	එම	0 3 5	

සිතියම 437. ගම—පුස්සැල්ලාව.

1573	ආණ්ඩුව	පනන	0 1 7	
1574	එම	එම	0 1 2	
1575	එම	එම	0 1 37	
1576	එම	කුඹුර	0 2 3	
1577	එම	පනන	1 0 36	
1577½	එම	එම	1 2 6	
1578	එම	එම	0 1 32	
1578½	එම	එම	0 1 30	

සිතියම 333. ගම—කිරියගොල්ල.

1063	ආණ්ඩුව	හේන	1 1 20	
------	--------	-----	--------	--

සිතියම 436. ගම—පුස්සැල්ලාව.

1568	ආණ්ඩුව	පනන	0 0 34	
1568½	එම	එම	0 1 35	
M 51	ජැක්සන් නෝනා මහත්මයා	කුඹුර	0 0 22	
N 51	එම	එම	0 2 17	
O 51	එම	පොල්වත්ත	0 0 16	
1569	ආණ්ඩුව	ලුඩුවත්ත	0 1 17	
P 51	ජැක්සන් නෝනා මහත්මයා	හේන	2 0 31	
Q 51	එම	කුඹුර	4 1 38	
1570	ආණ්ඩුව	හේන	0 0 22	
1570½	එම	එම	0 2 2	
1571	එම	එම	1 0 6	
1571½	එම	එම	0 0 21	
1572	එම	එම	0 2 14	
1572½	එම	එම	0 0 24	
R 51	ජැක්සන් නෝනා මහත්මයා	එම	0 3 3	

සිතියම 517. ගම—දියම්ගොල්ල.

ඉල්ළුමිකාරයා—පී. අප්පුහාමි.

1783	ආණ්ඩුව	කනත්ත	0 0 20	
1784	එම	කුඹුර	2 3 20	
1784½	එම	එම	1 0 26	

සිතියම 417. ගම—කුරුගම.

ඉල්ළුමිකාරයා—හුදුහාමි වැල්ලවායේ කෝරල.

1417	ආණ්ඩුව	පනන	0 0 27	
1418	එම	කුඹුර	4 3 9	

ගම—පහලගල්ලොක්ක.

1538	ආණ්ඩුව	හේන	1 1 28	
1539	එම	පනන	3 1 13	

සිතියම 430. ගම—කුරුගම.

1548	ආණ්ඩුව	කුඹුර	3 1 10	
------	--------	-------	--------	--

සිතියම 432.

1551	එම	එම	1 0 24	
1552	එම	එම	1 3 10	

සිතියම 516. ගම—දෙමටපැලැස්ස.

ඉල්ළුමිකාරයා—පී. අප්පුහාමි.

1782	ආණ්ඩුව	කුඹුර	3 0 32	
------	--------	-------	--------	--

සිතියම 415. ගම—කුරුගම.

1150	හුදුහාමි	—	1 0 5	
------	----------	---	-------	--

ඉල්ළුමිකාරයා—හුදුහාමි වැල්ලවායේ කෝරල.

1399	ආණ්ඩුව	හේන	0 0 26	
1400	එම	එම	1 1 25	

නො. අයිතියකම් කියන්නා. අන්දම. මහක. අ. රු. ප.

සිතියම 434. ගම—පල්ලේමදුරුව.

1563	ආණ්ඩුව	හේන	3 2 18	
1563½	එම	එම	0 3 27	
1564	එම	එම	0 0 39	
1564½	එම	එම	0 0 31	
1565	එම	එම	16 3 10	
1565½	එම	එම	0 1 10	
1565¾	එම	එම	2 1 26	
1566	එම	එම	4 2 27	
1566½	එම	එම	0 3 36	

සිතියම 433. ගම—කුරුගම.

1553	ආණ්ඩුව	හේන	0 2 8	
1554	එම	එම	0 2 8	
1555	එම	කුඹුර	1 1 6	
1556	එම	හේන	1 1 33	
1557	එම	කුඹුර	2 0 0	
1558	එම	එම	0 1 33	
1559	එම	එම	1 1 4	
1560	එම	එම	0 2 39	
1561	එම	හේන	0 2 8	
1562	එම	එම	0 1 4	
K 51	කිරිවැනිකා	කුඹුර	1 2 26	
I 50	ජැක්සන් නෝනා මහත්මයා	පනන	2 1 17	
1401	ආණ්ඩුව	එම	1 1 24	
1402	එම	හේන	1 0 0	
1403	එම	එම	1 0 23	
1404	එම	එම	0 0 28	
1405	එම	එම	0 0 18	
1406	එම	එම	1 0 0	
1407	එම	එම	2 3 17	
1408	එම	එම	0 2 22	
1409	එම	පනන	2 1 36	
1410	එම	එම	0 2 12	
J 50	මම්බුනේනම්බි	කුඹුර	1 2 15	
1411	ආණ්ඩුව	පනන	0 3 37	
1412	එම	එම	0 3 33	
1413	එම	එම	0 2 22	
1414	එම	එම	0 3 37	
1415	එම	එම	0 3 18	
1416	එම	එම	1 0 28	

සිතියම 2,930.

ගම—පුදුසානාවෙල. විකිති පිණිස.

12	ආණ්ඩුව	ගල්පතින කැලේ	1 2 7	
13	එම	ඇරුණ කුඹුර	0 3 39	
22	එම	එම	1 0 0	
23	එම	එම	1 0 0	
24	එම	එම	3 1 0	
25	එම	කැලැබිම	1 0 10	
26	එම	එම	1 0 0	
35	එම	ඇරුණ කුඹුර	0 3 37	
36	එම	එම	0 3 34	
38	එම	එම	1 1 27	
39	එම	එම	0 3 38	
40	එම	එම	0 3 38	
101	එම	එම	0 3 38	
102	එම	එම	0 3 19	
108	එම	එම	0 3 37	
109	එම	එම	1 0 0	
110	එම	එම	1 0 0	
112	එම	එම	1 0 0	
113	එම	එම	0 2 18	
118	එම	එම	0 3 24	
119	එම	එම	0 3 38	
120	එම	එම	0 3 38	
121	එම	එම	0 3 38	
122	එම	එම	1 1 1	

නො.	අයිතියකම් කියවන්නා.	අන්දම.	මහත.		නො.	අයිතියකම් කියවන්නා.	අන්දම.	මහත.	
			අ.	රු. ප.				අ.	රු. ප.
127	ආණ්ඩුව	ඇරුණකුඹුර	0	3 38	161	ආණ්ඩුව	පුරවකුඹුර	2	0 6
128	එම	එම	0	3 38	162	එම	එම	2	2 24
129	එම	එම	0	3 38	166	එම	එම	2	1 38
130	එම	එම	0	3 38	167	එම	එම	2	1 5
131	එම	එම	1	0 25	171	එම	කැලේ	1	3 20
132	එම	කැලේ	3	0 15	172	එම	එම	2	1 10
133	එම	එම	1	1 26	195	එම	එම	2	1 0
134	එම	එම	1	1 23	196	එම	එම	2	3 14
135	එම	සේන	0	2 39	197	එම	එම	1	0 25
136	එම	එම	1	3 9	198	එම	එම	2	1 16
137	එම	එම	1	2 1	199	එම	එම	2	0 17
138	එම	කැලේ	1	0 35	200	එම	එම	3	1 2
139	එම	සේන	2	0 17	201	එම	එම	3	0 5
140	එම	කැලේ සහ සේන	1	3 23	202	එම	එම	1	2 24
141	එම	එම	2	3 1	190	එම	එම	1	1 15
142	එම	කැලේ	2	0 16	193	එම	එම	2	3 9
143	එම	එම	1	2 3	අක්කරයක් රූපියල් 10 සිට විකුනනු ලැබේ. මෙම ඉඩම් ගැණ වැඩිදුර තොරතුරු සර්වේයර් ජන රාජ්‍යයාණ්ඩුවේ සේවයේදී, විකුනුම් ගැණ තොරතුරු බදුල්ලේ ආණ්ඩුවේ ඒජන්තවරයාණ්ඩුවේ දැන ගත හැකිය. ආණ්ඩුකාර උතුමානන්වතස්සේගේ ආඥාවලෙස, ජී. නොඵල් මාකර්, මහසෙනෙකාරයාණ්ඩුව.				
144	එම	එම	2	0 11					
145	එම	එම	2	3 9					
146	එම	එම	4	1 14					
155	එම	පුරවකුඹුර	1	2 15					
156	එම	එම	2	0 30					
157	එම	එම	2	3 12					
160	එම	එම	2	0 7					

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 199, P. OF S.

Colonial Secretary's Office,
Colombo, May 18, 1895.

ON Monday, July 29, 1895, at 1 P.M., the Assistant Government Agent for the Kegalla District of the Province of Sabargamuwa will put up for sale or settlement, at his office in Kegalla, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

Twenty-two allotments of land situated in the Kegalla District of the Province of Sabaragamuwa.

Preliminary plan 99.—Paranakuru korale.

Lot.	Name of Land.	Situation.	Name of Claimant.	Description.	Value of	
					Extent.	Timber.
					A. R. P.	Rs. c.
180	Gulanehena	Tumpalata pattuwa,	Crown	Forest	2 0 34	—
181	Talpalatennamulamukalana	Bulugammana do.				
Preliminary plan 440.						
1146	Nawalapitiyamukalana	Hemmatagama and	Crown	Forest	3 2 14	—
Q 60	Do.	Dumbuluwawa Hemmatagama do.				
Preliminary plan 448.						
1157	Galkonehena	Hemmatagama	Crown	Low jungle	0 2 18	—
Preliminary plan 457.						
1170	Ratmalgolla	Talgaspitiya	Crown	Jungle	1 2 6	4 50
1172	Ratmalgollawatta	do.	do.	Chena	1 1 28	10 0
B 61	Do.	do.	A. Vidanelegedara Mudalibami	Old garden	2 2 8	2 50
1173	Ratmalgolla	do.	S. O. L. Abdul Rahiman Lebbe	Jungle	5 3 34	4 0
Preliminary plan 438.						
1144	Galdettehena or Hapugaha-mulahena	Pannala	Crown	Forest and low jungle	5 3 15	4 50
Preliminary plan 464.						
D 61	Oyagodahena	Habalakkawa	Vedalayegedara Lapi	Low jungle	0 1 36	2 0

Lot.	Name of Land.	Situation.	Name of Claimant.	Description.	Extent.		Value of
					A. R. P.	Rs. c.	Timber.
Preliminary plan 501.							
1284	Welikanda or part of Kattikandaelahena	Gevilipitiya	Crown	Forest	0	0	13 —
E 65	Delgahawela	do.	N. A. Ukkurala	Purana	0	0	10 —
F 65	Bokkawaladeniyapillewa	do.	B. W. Punchirala	Forest	0	1	10 2 0
G 65	Kiripolakumburapillewa	do.	G. Jotihami	Chena <i>alias</i> Pillewa	0	0	18 —
Preliminary plan 521.							
1351	Dummalagodamukalana	Balawatgama	Crown	Forest	0	2	32 2 75
Preliminary plan 267.—Mawata pattuwa.							
6517	Wewelwelahena	Mirihellegama	Crown	Chena	4	1	20 10 0
Preliminary plan 482.							
1239	Pepolgahamullahena, Kappallehena, and Werellehena	Ekiriyagala	M. Ran Manika and others	Forest	8	2	12 —
Preliminary plan 530.—Paranakuru korale.							
1383	Neluwemukalana	Mawatapattuwa, Wal-deniya	T. M. Awusadahami	Forest	1	1	11 5 0
Preliminary plan 5,345.—Kanduaha pattuwa.							
5611	Muttettutennahena	Halmessa	Crown	Chena	4	0	21 —
Preliminary plan 475.							
1201	Ambagahatennahena	Gantuna	H. Menika	Forest	2	0	15 1 50
Preliminary plan 6,801.							
522	Kandehena	Nikapitiya	Crown	Jungle	10	1	20 —

Upset price,—Rs. 10 per acre ; and mud lands Rs. 40.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 199, P. OF

වර්ෂ 1895 නවුම්බර් මස 18 වෙනි දින කොළඹ
මහසෙනෙට්ටුවේදී පවත්වාන ලද සභාවේදී.

සබරගමු දිසාවේ කැගල්ල දිස්ත්‍රික්කයේ උපවිජයන්තරයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1895 නවුම්බර් මස 29 වෙනි සඳුදා සවස 10 කැගල්ලේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් බේරනට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කැගල්ල පලාතේ පිහිටා තිබෙන බිම්කැබලි 22ක්.

සිතියම 99. නිබෙන සාහස—පරනකුරුකෝරලේ තුම්පලානපත්තුවේ බුද්ධමමන.

නො.	ඉඩමේ නම.	අයිතියම නියන්තා.	අන්දම.	මහස.		ලීවල වටිනාකම.
				අ. රු. ප.	රු. ස.	
180	ගුලනේසේන	ආණ්ඩුව	මුකලාන	2	0	34 0 0
181	නාසාලකැන්නමුල මුකලාන	එම	එම	2	2	34 0 0
සිතියම 440. නිබෙන සාහස—හෙම්මානගම සහ දුම්බර්වාම.						
1146	නාවලපිටිය මුකලාන	ආණ්ඩුව	මුකලාන	3	2	14 0 0
සිතියම 448. නිබෙන සාහස—හෙම්මානගම.						
Q 60	එම	ආණ්ඩුව	එම	0	0	23 0 0
සිතියම 448.						
1157	ගල්කොනේසේන	ආණ්ඩුව	ලදුකැලේ	0	2	18 0 0
සිතියම 457. නිබෙන සාහස—තල්ගස්පිටිය.						
1170	රත්මල්ගොල්ල	ආණ්ඩුව	කැලේ	1	2	6 4 50
1172	රත්මල්ගොල්ලවත්ත	එම	සේන	1	1	28 10 0
B 61	එම	ඒ. විදුනේලායියගෙදර	පරනවත්ත	2	2	8 2 50
1173	රත්මල්ගොල්ල	ආර්. ඩී. ඇල්. අබ්දුල් රහිමන් ලෙඩ්ඩේ	කැලේ	5	3	34 4 0
සිතියම 438. නිබෙන සාහස—පන්තල.						
1144	ගල්දූත්තේසේන නොහොත් හසුගහමුලසේන	ආණ්ඩුව	ලදුකැලේ සහ මුකලාන	5	3	15 4 50
සිතියම 464. නිබෙන සාහස—හබලක්කාව.						
D 61	මියගොඩසේන	වේදාලායේගෙදර ලපි	ලදුකැලේ	0	1	36 2 0

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	ලීල වර්තාකම. රු. ප.
1284	වැලිකන්ද නොහොත් කව්වි කන්දේ ඇලේ හේනෙන් කොටසක්	සිතියම 501. තිබෙන ස්ථානය—ගැව්ලිපිටිය.	ඉක්කු	0 0 13	0 0
E 65	දෙල්ගහවෙල	ආණ්ඩුව	මුකලාන	0 1 10	0 0
F 65	බොක්කාචලදෙතිස් පිල්ලාව	ඇන්. ඒ. උක්කුරුල	පුරන	0 1 10	2 0
G 65	කිරිපොලකුඹුර පිල්ලාව	බී. ඩබ්ලිව්. පුත්තරාල	මුකලාන	0 0 18	0 0
		ජී. ජේතිනාම	හේන සහ පිල්ලාව		
1351	දුම්මලගොඩ මුකලාන	සිතියම 521. තිබෙන ස්ථානය—බලවත්ගම.	ආණ්ඩුව	0 2 32	2 75
6517	වේවැල්වෙල හේන	සිතියම 267. තිබෙන ස්ථානය—මාවනපත්තුචේ මිරිකැල්ලේගම.	ආණ්ඩුව	4 1 20	10 0
1239	පැපොල්ගහමුල හේන කප් පල්ලේ හේන සහ වැරු ලේලේ හේන	සිතියම 482. තිබෙන ස්ථානය—ඇකිරියගල.	ඇම්. රත්මැනිකා සහ තවත්	8 2 12	0 0
1383	නෙළුවේ මුකලාන	සිතියම 530. තිබෙන ස්ථානය—පරණකුරුකෝරලේ මාවනපත්තුචේ වල්දෙතිස්.	ඊ. සු. අච්ඡදානාම	1 1 11	5 0
5611	මුත්තෙට්ටුකැත්තේ හේන	සිතියම 5,345. තිබෙන ස්ථානය—කඳුඅහසත්තුචේ හාල්මැස්ස.	ආණ්ඩුව	4 0 21	0 0
1201	අඹගහකැත්තේ හේන	සිතියම 475. තිබෙන ස්ථානය—ගත්තුක.	එම්. මැනිකා	2 0 15	1 50
522	කන්දෙහේන	සිතියම 6,801. තිබෙන ස්ථානය—නිකපිටිය.	ආණ්ඩුව	10 1 20	0 0

මිලකර තිබෙන්නේ අක්කරයක් රූපියල් 10ය බැගින් සහ කුඹුරු අක්කරයක් රූපියල් 40 බැගින්ය.

මෙම ඉඩම්ගැන උරුමවාසිකමක් ඇතිකෙනෙක් කැගල්ලේ කව්වේරිය ඉදිරිපිටට පැමිණ විකිනෙන දම සට හෝ ඊට මත්තෙන් තවුන්ගේ උරුමවාසිකම් කියාපිවිත්ට මිනැය.

මෙම ඉඩම් ගැණ වැඩිදුරකාරණ සර්වේෂර්ස්කරුලුත්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ කාරණ කැගල්ලේ ආණ්ඩුවේ උපර්ජන්තලුත්තාත්සේගෙන්ද දැනගත්ට පුවවන.

ආණ්ඩුකාර උතුමානත්වහත්සේගේ ආඥාවලස,
ජී. නොඵල් වාකර්,
මහසෙසුකාරිස් වමහ.

No. 200, P. OF S. Colonial Secretary's Office, Colombo, May 18, 1895.

ON Tuesday, July 2, 1895, at noon, the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government under Minute of February 27, 1857.

Twenty-five allotments of land situated in the Atakalan korale division of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 509.
Land—Mahagamahena. Village—Mahagama.

Lot.	Name of Claimant.	Description.	Extent. A. R. P.
24	K. Kaluhamy and two others	Old chena	1 2 22
26	Crown	do.	1 2 19
27	Do.	do.	2 0 4
28	Do.	do.	2 0 4
29	Do.	do.	2 0 2
30	Do.	do.	1 1 0
31	Do.	Young forest	2 0 17
32	Do.	do.	1 3 38
33	Do.	do.	2 0 0
34	Do.	do.	2 0 0
35	Do.	do.	1 3 25
36	Do.	do.	1 1 1
37	Do.	do.	1 3 26
38	Do.	do.	2 0 0
39	Do.	do.	2 0 0
40	Do.	do.	2 0 0

Lot.	Name of Claimant.	Description.	Extent. A. R. P.
41	Crown	Young forest	2 0 19
42	Do.	do.	1 1 38
43	Do.	do.	1 3 35
44	Do.	do.	1 3 34
45	Do.	do.	1 3 34
46	Do.	do.	2 0 38
47	Do.	do.	2 3 21
48	Do.	do.	2 0 3
49	Do.	do.	1 3 34

One hundred and forty-eight allotments of land situated in the Kolonna korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 510.
Land—Kalumukalana. Village—Kumburugamuwa.

Lot.	Name of Claimant.	Description.	Extent. A. R. P.
51	Crown	Young forest	1 1 11
52	Do.	do.	1 3 15
53	Do.	do.	1 1 22
54	Do.	do.	1 2 39
55	Do.	do.	0 3 9
56	Do.	do.	1 1 27
57	Do.	do.	1 3 35
58	Do.	do.	1 3 35
59	Do.	do.	0 3 32
60	Do.	do.	2 1 9
61	Do.	do.	1 2 19
62	Makeriyagamage Dingiri Etana and others	do.	11 2 14
63	Henagga Mudalihami and others	do.	1 3 21
64	Do.	do.	2 2 18

Lot.	Name of Claimant.	Description.	Extent.			Lot.	Name of Claimant.	Description.	Extent.		
			A.	R.	P.				A.	R.	P.
65	Kumburugamuwa Vi-hare	Young forest	2	0	12	136	Crown	Young forest	2	0	0
66	Do.	do.	0	3	14	137	Do.	do.	2	0	0
67	Henagga Mudalihami and others	do.	2	3	38	138	Do.	do.	2	0	0
68	Kumburugamuwa Vi-hare	do.	2	0	0	139	Do.	do.	2	0	0
69	Do.	do.	1	3	34	140	Do.	do.	2	0	0
70	Do.	do.	0	2	36	141	Do.	do.	2	0	0
71	Do.	do.	0	3	10	142	Do.	do.	1	1	29
72	Do.	do.	1	3	1	143	Do.	do.	2	1	24
73	Do.	do.	1	3	3	144	Do.	do.	1	3	18
74	Do.	do.	1	1	31	145	Do.	do.	2	0	0
75	Crown	do.	1	1	10	146	Do.	do.	2	0	0
76	Do.	do.	1	0	27	147	Do.	do.	1	3	36
77	Do.	do.	1	2	0	148	Do.	do.	2	0	0
78	Do.	do.	0	3	36	149	Do.	do.	2	0	0
79	Kumburugomuwa Vi-hare	do.	2	3	8	150	Do.	do.	2	0	0
80	Pallawalagamage Don Andris	do.	1	1	24	151	Do.	do.	2	0	0
81	Do.	do.	2	1	14	152	Do.	do.	2	1	13
82	Do.	do.	2	0	0	153	Do.	do.	2	1	9
83	Do.	do.	2	0	0	154	Do.	do.	2	0	0
84	Do.	do.	1	3	36	155	Do.	do.	1	3	37
85	Do.	do.	1	3	36	156	Do.	do.	2	0	0
86	Do.	do.	2	0	0	157	Do.	do.	2	0	0
87	Do.	do.	2	0	0	158	Do.	do.	2	0	0
88	Do.	do.	2	0	0	159	Do.	do.	2	0	0
89	Do.	do.	1	3	36	160	Do.	do.	2	0	0
90	Do.	do.	1	3	29	161	Do.	do.	1	1	23
91	Do.	do.	1	3	29	162	Do.	do.	1	0	38
92	Pallawalagamage Don Andris	do.	1	0	13	163	Do.	do.	0	3	5
94	Do.	do.	2	1	26	164	Do.	do.	1	3	30
95	Do.	do.	2	0	0	165	Do.	do.	2	0	0
96	Do.	do.	2	0	0	166	Do.	do.	1	3	38
97	Do.	do.	2	0	0	167	Do.	do.	1	3	38
98	Do.	do.	2	0	0	168	Do.	do.	2	0	0
99	Do.	do.	2	0	0	169	Do.	do.	2	0	0
100	Do.	do.	2	0	4	170	Do.	do.	2	0	0
101	Do.	do.	2	0	4	171	Do.	do.	2	0	0
102	Do.	do.	2	0	8	172	Do.	do.	2	0	5
103	Do.	do.	2	0	8	173	Do.	do.	0	3	29
104	Do.	do.	2	0	8	174	Do.	do.	0	3	4
105	Do.	do.	1	2	38	175	Do.	do.	1	1	30
107	Widow of Pallewalagamage Don Andris	do.	1	2	22	176	Do.	do.	1	2	27
108	Do.	do.	1	3	34	177	Do.	do.	2	0	17
109	Do.	do.	1	3	28	178	Do.	do.	1	2	12
110	Do.	do.	1	3	28	179	Do.	do.	1	2	13
111	Do.	do.	1	3	26	180	Do.	do.	1	3	30
112	Do.	do.	1	3	21	181	Do.	do.	2	0	10
113	Do.	do.	1	3	14	182	Do.	do.	2	0	13
114	Do.	do.	1	3	7	183	Do.	do.	2	0	14
115	Do.	do.	1	3	1	184	Do.	do.	2	0	16
116	Do.	do.	1	2	36	185	Do.	do.	2	0	16
117	Do.	do.	1	2	27	186	Do.	do.	2	0	16
118	Do.	do.	1	1	35	187	Do.	do.	2	0	5
119	Kakunagoda Arachchige Ukkuhami and others	do.	1	1	9	188	Do.	do.	2	0	14
120	Do.	do.	2	0	5	189	Do.	do.	0	2	34
121	Crown	do.	2	0	10	190	Do.	do.	0	3	0
122	Do.	do.	2	0	14	191	Do.	do.	1	0	31
123	Do.	do.	2	0	12	193	Do.	do.	0	2	11
124	Do.	do.	2	0	20	194	Do.	do.	0	2	11
125	Do.	do.	2	0	25	195	Do.	do.	0	2	4
126	Do.	do.	2	0	30	196	Do.	do.	0	2	22
127	Do.	do.	2	0	36	197	Do.	do.	0	3	28
128	Do.	do.	2	1	0	198	Do.	do.	0	2	32
129	Do.	do.	2	1	7	199	Do.	do.	0	2	37
130	Do.	do.	1	1	4	200	Do.	do.	1	2	16
131	Kakunagoda Arachchige Ukkuhamy and others	do.	1	1	5	201	Do.	do.	1	3	27
132	Do.	do.	2	0	0						
133	Do.	do.	2	0	0						
134	Do.	do.	2	0	0						
135	Do.	do.	2	0	0						

Upset price,—Rs. 10 per acre.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

වර්ෂ 1895 ක්වූ මැයි මස 18 වෙනි
 No. 200, P. OF S. දින කොළඹ මහසෛක්‍යාරීස්ථරුන්
 නාන්සේයේ කන්තෝරුවේදී.

සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරුන්නාන්සේ
 විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්
 තක ඉඩම් වර්ෂ 1857 ක්වූ පෙබ්වාරි මස 27 වෙනි දින
 දරණ නියෝගයේ ප්‍රකාරයට වර්ෂ 1895 ක්වූ ජූලි මස
 2 වෙනි දින වූ අගහරුවාදා 12ට රත්නපුරේ කම්මේරි
 යේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ රත්නපුරේ පලාතේ අධිකලන්
 කෝරළේ පිහිටාතිබෙන බිම්කැබෙලි 25ක්.

සිතියම 509.

ඉඩමේ නම—මහගම හේන. ගම—මහගම

නො.	අයිතීකම කියන්නා.	අන්දම.	මහත.	අ. රු. ප.
24	කේ. කඵහාමි සහ දෙන් නෙක්	වයස ඇති කැලේ	1 2 22	
26	ආණ්ඩුව	එම	1 2 19	
27	එම	එම	2 0 4	
28	එම	එම	2 0 4	
29	එම	එම	2 0 2	
30	එම	එම	1 1 0	
31	එම	අළුත්කැලේ	2 0 7	
32	එම	එම	1 3 38	
33	එම	එම	2 0 0	
34	එම	එම	2 0 0	
35	එම	එම	1 3 25	
36	එම	එම	1 1 1	
37	එම	එම	1 3 26	
38	එම	එම	2 0 0	
39	එම	එම	2 0 0	
40	එම	එම	2 0 0	
41	එම	එම	2 0 19	
42	එම	එම	1 1 38	
43	එම	එම	1 3 35	
44	එම	එම	1 3 34	
45	එම	එම	1 3 34	
46	එම	එම	2 0 38	
47	එම	එම	2 3 31	
48	එම	එම	2 0 3	
49	එම	එම	1 3 34	

සිතියම 510.

සබරගමුපලාතේ රත්නපුර දිසාවේ කොලොන්නා
 කෝරළේ පිහිටි ඉඩම් කැබෙලි 148ක්.

ඉඩමේ නම—කඵචුකලාන. ගම—කුඹුරුගමුව.

51	ආණ්ඩුව	අළුත්කැලේ	1 1 11
52	එම	එම	1 3 15
53	එම	එම	1 1 22
54	එම	එම	1 2 39
55	එම	එම	0 3 9
56	එම	එම	1 1 27
57	එම	එම	1 3 35
58	එම	එම	1 3 35
59	එම	එම	0 3 32
60	එම	එම	2 1 9
61	එම	එම	1 2 19
62	මාකෝරියගමයේ සිංහිරි එකතා සහ තවත්අස	එම	11 2 14
63	හේනස්ගමුදලිහාමි සහ තවත් අස	එම	1 3 21
64	එම	එම	2 2 18
65	කුඹුරුගමුවේ විහාරේ	එම	2 0 12
66	එම	එම	0 3 14
67	කෙනස්ගමුදලිහාමි සහ තවත්අස	එම	2 3 38
68	කුඹුරුගමුවේ විහාරේ	එම	2 0 0
69	එම	එම	1 3 34
70	එම	එම	0 2 36

නො.	අයිතීකම කියන්නා.	අන්දම.	මහත.	අ. රු. ප.
71	කුඹුරුගමුවේ විහාරේ	අළුත්කැලේ	එම	0 3 10
72	එම	එම	එම	1 3 1
73	එම	එම	එම	1 3 3
74	එම	එම	එම	1 1 31
75	ආණ්ඩුව	එම	එම	1 1 10
76	එම	එම	එම	1 0 27
77	එම	එම	එම	1 2 0
78	එම	එම	එම	0 3 36
79	කුඹුරුගමුවේ විහාරේ	එම	එම	2 3 8
80	පල්ලේවලගමගේ දෙන් අන්දිස්	එම	එම	1 1 24
81	ආණ්ඩුව	එම	එම	2 1 14
82	එම	එම	එම	2 0 0
83	එම	එම	එම	2 0 0
84	එම	එම	එම	1 3 36
85	එම	එම	එම	1 3 36
86	එම	එම	එම	2 0 0
87	එම	එම	එම	2 0 0
88	එම	එම	එම	2 0 0
89	එම	එම	එම	1 3 36
90	එම	එම	එම	1 3 29
91	එම	එම	එම	1 3 29
92	පල්ලේවලගමගේ දෙන් අන්දිස්	එම	එම	1 0 13
94	එම	එම	එම	2 1 26
95	එම	එම	එම	2 0 0
96	එම	එම	එම	2 0 0
97	එම	එම	එම	2 0 0
98	එම	එම	එම	2 0 0
99	එම	එම	එම	2 0 0
100	එම	එම	එම	2 0 4
101	එම	එම	එම	2 0 4
102	එම	එම	එම	2 0 8
103	එම	එම	එම	2 0 8
104	එම	එම	එම	2 0 8
105	එම	එම	එම	1 2 38
107	පල්ලේවලගමගේ දෙ න් අන්දිස්ගේ කහ වැන්දුම් සහිත	එම	එම	1 2 22
108	එම	එම	එම	1 3 34
109	එම	එම	එම	1 3 28
110	එම	එම	එම	1 3 28
111	එම	එම	එම	1 3 26
112	එම	එම	එම	1 3 21
113	එම	එම	එම	1 3 14
114	එම	එම	එම	1 3 7
115	එම	එම	එම	1 3 1
116	එම	එම	එම	1 2 36
117	එම	එම	එම	1 2 27
118	එම	එම	එම	1 1 35
119	කැකුනගොඩආරච්චිගේ උක්කුහාමි සහ තවත්	එම	එම	1 1 9
120	එම	එම	එම	2 0 5
121	ආණ්ඩුව	එම	එම	2 0 10
122	එම	එම	එම	2 0 14
123	එම	එම	එම	2 0 12
124	එම	එම	එම	2 0 20
125	එම	එම	එම	2 0 25
126	එම	එම	එම	2 0 30
127	එම	එම	එම	2 0 36
128	එම	එම	එම	2 1 0
129	එම	එම	එම	2 1 7
130	එම	එම	එම	1 1 4
131	කැකුනගොඩආරච්චිගේ උක්කුහාමි සහ තවත්	එම	එම	1 1 5
132	එම	එම	එම	2 0 0
133	ආණ්ඩුව	එම	එම	2 0 0
134	එම	එම	එම	2 0 0
135	එම	එම	එම	2 0 0
136	එම	එම	එම	2 0 0

නො.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත.	නො.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත.
			අ. රු. ප.				අ. රු. ප.
137	ආණ්ඩුව	අළුත්කැලේ	2 0 0	174	ආණ්ඩුව	අළුත්කැලේ	0 3 4
138	එම	එම	2 0 0	175	එම	එම	1 1 30
139	එම	එම	2 0 0	176	එම	එම	1 2 27
140	එම	එම	2 0 0	177	එම	එම	2 0 17
141	එම	එම	2 0 0	178	එම	එම	1 2 12
142	එම	එම	1 1 29	179	එම	එම	1 2 13
143	එම	එම	2 1 24	180	එම	එම	1 3 30
144	එම	එම	1 3 18	181	එම	එම	2 0 10
145	එම	එම	2 0 0	182	එම	එම	2 0 13
146	එම	එම	2 0 0	183	එම	එම	2 0 14
147	එම	එම	1 3 36	184	එම	එම	2 0 16
148	එම	එම	2 0 0	185	එම	එම	2 0 16
149	එම	එම	2 0 0	186	එම	එම	2 0 16
150	එම	එම	2 0 0	187	එම	එම	2 0 5
151	එම	එම	2 0 0	188	එම	එම	2 0 14
152	එම	එම	2 1 13	189	එම	එම	0 2 34
153	එම	එම	2 1 9	190	එම	එම	0 3 0
154	එම	එම	2 0 0	191	එම	එම	1 0 31
155	එම	එම	1 3 37	193	එම	එම	0 2 11
156	එම	එම	2 0 0	194	එම	එම	0 2 11
157	එම	එම	2 0 0	195	එම	එම	0 2 4
158	එම	එම	2 0 0	196	එම	එම	0 2 22
159	එම	එම	2 0 0	197	එම	එම	0 3 28
160	එම	එම	2 0 0	198	එම	එම	0 2 32
161	එම	එම	1 1 23	199	එම	එම	0 2 37
162	එම	එම	1 0 38	200	එම	එම	1 2 16
163	එම	එම	0 3 5	201	එම	එම	1 3 27
164	එම	එම	1 3 30				
165	එම	එම	2 0 0				
166	එම	එම	1 3 38				
167	එම	එම	1 3 38				
168	එම	එම	2 0 0				
169	එම	එම	2 0 0				
170	එම	එම	2 0 0				
171	එම	එම	2 0 0				
172	එම	එම	2 0 5				
173	එම	එම	0 3 29				

අක්කරයක් රුපියල් 10 ක බැගින්.
 මෙම ඉඩම්ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල්
 උත්තාන්සේගෙන්ද, විනිනිමේ කොන්දේසි ගැණ
 කාරණා රත්නපුරේ ආණ්ඩුවේ එජන්සුරාන්තාන්සේ
 ගෙන්ද දැනගත්ව පුළුවන.
 ආණ්ඩුකාර උතුමානවගන්සේගේ ආඥාවලෙස,
 ජ. නොඑල් වාකර්,
 මහසෙක්කාරිස් වමිහ.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a metal quarry, to wit:—

Preliminary plan 10,350. Village—Idama.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
L 713	Bingellewatta	Old cocoonut and a cabook house	Hennedige Andris Pieris	0 1 3

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Lunawa Resthouse on June 13, 1895, at 12 noon, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Colombo Kachcheri,
May 17, 1895.

A. R. DAWSON,
Government Agent.

විෂය 1876 ක්ව අවුරුද්දේ කොමර 3 වන ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම්:—ගල්වලක් දැමීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂය 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" හවෙනි කාණ්ඩයේ කරතීවන පංගාර්තුල් ප්‍රකාර සට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානවනත්සේගෙන් නිසිආකාර මට අණලාඛි තිබේ, එ ඉඩම නම්:—

සිතියම 10,350. ගම—ඉඩම.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතීකම් කියන්නා.	ආ. රු. ප.
L 713	බින්ගල්ලේවත්ත	පරන පොල්ගස් සහ ගල්බැඳුප්ප ගසකතීවන ඉඩම	හත්වැදිගේ අන්ද්‍රිස් පිරිස්	0 1 3

එබැවින් ඉඩම අයිතීකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තීවෙනවට පොදු ජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තීවෙන හැවියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තමුන්ට නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අය විෂය 1895 ක්ව ජුනි මස 13 වෙනි දින දෙදෙනෙක් කතිකවට එනාවේ රුස්විතවුසියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතීකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑවට මෙයින් දැනගත යුතුයි.

විෂය 1895 ක්ව මැයි මස 17 වෙනි දින කොළඹ කව්වේරියේදීය. ඒ. ආර්. ඩෝසන්, ආණ්ඩුවේ එජන්ත වමිහ.

1876 ම ඔරු-තනු 3 ම ඉලකුකුසුදුපත්තනු 7 ම පිරිවිත් ප්‍රකාරයට ප්‍රභූකලවුස් ආරකුකු ගණනු 6 පිරිවිත් වෙහෙසු වෙහෙසු පිනෙරා ස්වසොලවපටිම කාණිය, අංතාවතු:—

ප්‍රාතමපදතනු ඉලකුකු 10,350: ශ්‍රීසිසි—ඉලකු.

නුණම.	කාණියිනු පෙයා.	ච්චාම.	උරිතතාණියිනු පෙයා.	විසාලා.
L 713	පිනෙලවෙවතන	ප්‍රාය තෙණනමා	කවුණුදිගේ අනුකිරිම පීරිස	0 1 3

මෙහි පිටුකොන්වතනතනු 1876 ම ඔරු-තනු 3 ම ඉලකුකු කාණියිනු පිටුකොන්වතනු 6 ම පිරිවිත් වෙහෙසු පිනෙරා ස්වසොලවපටිම කාණිය, අංතාවතු:—

මෙහි පිටුකොන්වතනතනු 1895 ම ඔරු-තනු 3 ම ඉලකුකු කාණියිනු පිටුකොන්වතනු 6 ම පිරිවිත් වෙහෙසු පිනෙරා ස්වසොලවපටිම කාණිය, අංතාවතු:—

කොමුසු ක්සේරි, 1895 ම ඔරු-තනු 3 ම ඉලකුකු 17 ඊ දේ. ඒ. ආර්. ඩෝසන්, ප්‍රාසාදස් ඉසනු.

MISCELLANEOUS DEPARTMENTAL NOTICES.

RULES of the Provincial Committee of the North-Western Province, made under Section 36 of the Ordinance No. 3 of 1889.

(a)

1. Three members of the Provincial Committee shall form a quorum.
2. In the absence of the President one of the members present shall be selected to preside who shall have, for the time being, all the privileges vested in the President.
3. In the event of a vacancy occurring in the Provincial Committee, the remaining members shall have power to elect one to fill the vacancy.

(b)

1. The meetings shall be held at the Theosophical Hall, in the town at Kurunégala, at 2 P.M. on every Saturday, unless otherwise arranged at a Special Meeting.
2. All correspondence under the Ordinance between the incumbents, trustees, and the committee members shall pass through the District Committee.
3. A representation of an offence committed by an incumbent of a temple in violation of the "Vinaya" made in writing by five or more laymen or two Buddhist priests, or a committee member, or by the President of the District Committee of the district wherein the offender lives, shall be considered a sufficient cause for the Provincial Committee to institute an inquiry.
4. The Provincial Committee and a chapter of five, ten, or twenty Buddhist priests selected by the Committee shall constitute a competent body to inquire into offences committed by the incumbents of temples in violation of the "Vinaya."

The chapter of Buddhist priests shall belong to the same sect as that of the offender against whom a complaint is preferred, and its number is to be determined by the Committee, according to the nature and gravity of the offence, as laid down in the "Vinaya," and the said chapter of the Buddhist priests shall form an advisory council to the Provincial Committee only on "Vinaya" matters.

5. The Provincial Committee alone shall have the power of finally deciding on the removal or otherwise of the accused from the incumbency, and in the event of the nature of the offence established at the inquiry requiring that the offender should be disrobed, it shall be competent for the said Committee, provided the action be acquiesced in by the said advisory council or a majority of its members, to entrust the said council with the execution of this part of the finding.

6. All charges preferred against incumbents shall be fully inquired into and the proceedings duly recorded. Every such inquiry shall be in the presence of the accused, who shall have full liberty to make his defence, unless in case of his absence it is proved to the satisfaction of the Provincial Committee that he has had ample and distinct notice of the inquiry, and the Committee is satisfied that he has no valid excuse for being absent therefrom, and further satisfied that he purposely evades the inquiry.

(c)

1. The characteristic qualifications required in a monk of the Buddhist faith (adherence to an observation of the rules laid down in the "Vinaya" for their guidance, knowledge of the Buddhist doctrines, and education) shall be considered essential qualifications in candidates for incumbencies, and the Provincial Committee shall give due weight and consideration to such qualifications.

2. In selecting candidates to fill up incumbencies, Nati Sisyā and Sisyānu Sisyā Paramparawa succession shall be observed, provided the Provincial Committee is satisfied that the election is not liable to operate against the interest of the temple, and the candidate possesses the qualifications prescribed in the rule 5.

(d)

1. From the income of each vihāré and déwalé 10 per cent. shall be paid to the Provincial Committee for expenses in carrying out the provisions of the Ordinance.

2. The Provincial Committee shall have the power to raise or lower the percentage of assessment from time to time if it shall be found necessary.

3. All moneys paid into the Provincial Committee shall be deposited in a bank in the names of the President and another member of the Provincial Committee.

(e)

1. The Provincial Committee shall have power to engage an office with a clerk and a messenger, and to incur monthly an expenditure not exceeding Rs. 35, and it shall also have power to incur other incidental charges that shall be found necessary for the due performance of the duties under the Ordinance.

2. Persons holding office under the Ordinance shall render the Provincial Committee all lawful services that shall be required of them for carrying out the provisions of the Ordinance.

3. The President of the Provincial Committee shall have power to grant certificates of recognition to all persons elected to hold offices under the Ordinance, in a form to be hereafter framed and adopted by the Committee for general use.

4. The Provincial Committee shall keep a regular system of accounts as required by the Ordinance.

5. The Provincial Committee shall have power to alter, amend, or frame additional rules or cancel existing ones when it is found necessary to do so under the 36th clause of the Ordinance.

6. Candidates for the office of Basnayaka Nilamé shall possess the qualifications prescribed in section 8 of the principal Ordinance.

7. Five Buddhist chief headmen and five respectable Buddhist residents of the palata, with District Committee member as Chairman to be nominated by the Provincial Committee, shall constitute a competent body to elect a Basnayaka Nilamé, which election shall be subject to the approval of the Provincial Committee.

8. For the issue of the certificate of recognition as Basnayaka Nilamé a fee at Rs. 10 shall be recovered by the Provincial Committee.

9. Any incumbent, or a monk, or novice, or their lay members, or a person in their employ, who shall obstruct any member of the Provincial or District Committee or any person duly employed by them in carrying out or causing to be carried out the provisions of the several sections of the Ordinance, shall be prosecuted under the 185th clause of the Ceylon Penal Code.

Passed by the Provincial Committee of the North-Western Province under "The Buddhist Temporalities Ordinance" on May 26, 1894.

G. W. DODANWELE,
President of the Provincial Committee.

විදි 1899යේ 3 වෙනි ආඥාපණයේ 36 වෙනි වගන්තියේ ප්‍රකාර වසඬිදිසාවේ ප්‍රොවින්සියල් කොමිෂිය විසින් පණවනලද ව්‍යවස්ථා.

(a)

1. ප්‍රොවින්සියල් කොමිෂියේ මැමබර්වරු තුන්දෙනෙක් රැස්වූ විට වැඩකිරීමට සුදුසු සම්පූර්ණ සභාවක් වේ.

2. යම් රැස්වීමකදී කොමිෂියේ සභාපතිතුනු නොපැමිණියේ නම් පැමිණි මැමබර්වරුන්ගෙන් කෙනෙක් සභාපතිතුනට ඇති මුළු බලය ඇතුළු සභාපතිකමට තෝරාගත් විට වැඩකිරීමට සුදුසු සම්පූර්ණ සභාවක් වේ.

3. ප්‍රොවින්සියල් කොමිෂියේ මැමබර්කෙනෙක් ඇබැර්තු වූ විට ඒ වෙනුවට කෙනෙක් පත් කරගැනීමට ඉතිරි මැමබර්වරුන්ට බලය තිබේ.

(b)

1. යම් විශේෂ රැස්වීමකදී වෙනසක් නොකළොත් සභාරැස්වීම් සෑම සෙනසුරුදු දිනවල අපරාධ 20 කුරු නැතල පරමවිද්‍යානාථී බොධිසමානම්සලාවේදී පවත්වනු ලැබේ.

2. අධිකාරීන් විසින් හෝ භාරකාරයන් විසින් හෝ අතුරු පලාත්වල මැමබර්වරු විසින් කෝ ප්‍රොවින්සියල් කොමිෂියට ආඥාපණය සම්බන්ධ එවන සියළු ලියකිසමන් දිසත්‍රික් කොමිෂි මාගියෙන් එවිය යුතුය.

3. යම් විභාගක අධිකාරිකෙනෙක් විසින් විනයට විරුධව කරණලද අපරාධ ගැණ එම පලාතේ ගැණසිසන් පස්දෙනකු හෝ ඊට වැඩිදෙනෙක් විසින් හෝ සංඝසභාවන්සේලා දෙනමක් විසින් හෝ අතුරු පලාතක මැමබර්කෙනෙක් විසින් හෝ දිසත්‍රික් කොමිෂියේ පභාපතිතුනු විසින් හෝ ලියවිල්ලකින් කරණ පැමිණිල්ල ප්‍රොවින්සියල් කොමිෂියේ විභාගයට සෑහෙන කාරණයක් වේ.

4. මිත් ඉහත කළ නියෝගයේ ප්‍රකාර කරණලද පැමිණිලි විභාගකිරීම පිණිස කොමිෂියට විනය පිළිබඳ උපදෙස් පමණක් ලබාගැනීමට ඒ ඒ අපරාධවල බරපතලකමේ ප්‍රමාණයට විනයේ තියමකර තිබෙන ප්‍රකාරයට සංඝසභාවන්සේලා පස්වනකින් හෝ දසවකින් හෝ විසිනවකින් යුත් සංඝසභාවක් දෝෂාරෝපන ලබාසිටින සංඝසභයේ නිකායෙන්ම තෝරාගැනීමට ප්‍රොවින්සියල් කොමිෂියට බලය තිබිය යුතුය.

5. වරදකාර අධිකාරීතුන අහස්කිරීම හෝ වෙනසම් අවසාන තිත්වූවක් කිරීමේ බලය ප්‍රොවින්සියල් කොමිෂියට පමණක් ඇත්තේය.

විභාගයේදී වැරදිකාරයා සිවුරෙන් පහකිරීමට ඔප්පුවනම් ඊට සංඝසභාවේ වැඩිදෙනෙක් කැමතිනම් එය ඉනවකිරීමට එකී සංඝසභාවට භාරකල යුතුය.

6. අධිකාරීවරුන්ට විරුධව කරණ සියළු පැමිණිලි විභාගකිරීමේදී අධිකාරීතුනගේ නිර්දේශ කම ඔප්පුකිරීම පිණිස කාරණ කියාසිටීමට සම්පූර්ණ නිදහස තිබෙනවට මිනැතිසා විභාගයගැණ සෑහෙන අන්දමින් දැනුමදී වරදකාරයා ඉදිරිපිටදීම සම්පූර්ණයෙන් විභාගකර එකී තොරතුරු නිසිප්‍රකාර ලියා තැබිය යුතුය. ඉහතකී ප්‍රකාර නිසිලෙස දැනුමදුන්නාට පසු දෝෂකාරයා එදිරිපිටට හෝ පැමිණෙන අදහසින් සෑහෙන කාරණයක් නැතුව මගඅරිණව ප්‍රොවින්සියල් කොමිෂියට ඒත්තු ගියේ නම් විත්තිකාරයා නැතුව පැමිණිල්ල විභාගකොට තිත්වූව දීමට කොමිෂියට බලය ඇත්තේය.

(c)

1. ප්‍රොවින්සියල් කොමිෂිය විසින් විභාගසානවලට අධිකාරීවරුන් තෝරාගැනීමේදී විනයට එකඟව පිලිපැදීම බුබධමය දැනීම උගත්කමආදී ගුණගණනය විශේෂයෙන් සලකා අධිකාරීන් පත්කල යුත්තේය.

2. අධිකාරීතනතුරුවලට සංඝසා තෝරාගැනීමේදී විභාගයේ වැඩිදිවුනුවට බාධාවක් නොපැමිණෙන්නේ කියා ප්‍රොවින්සියල් කොමිෂියට කල්පනාවේනම් 1 වෙනි නියෝගයේ ප්‍රකාශිත ගුණගණනය වලින් යුත් සද්ධිශිෂ්‍යාපරම්පරව සහ ශිෂ්‍යානුශිෂ්‍යාපරම්පරවත් සලකනු ලැබේ.

(d)

1. ආඥපනතේ වැඩකිරීම සඳහා වෙන්නාවු විසදුම් පිණිස එකඟ විභාගයට හෝ දේවාරයට ලැබෙන ආදායමෙන් සියයට දහය බැගින් ප්‍රොවින්සියල් කොමිටියට ගෙවිය යුත්තේය.
2. ඕනෑම ප්‍රසාවකදී ඉහත කී ගණන අඩුකිරීමට හෝ වැඩිකිරීමට ප්‍රොවින්සියල් කොමිටියට බලය තිබේ.
3. ප්‍රොවින්සියල් කොමිටියට ගෙවනු ලබන සියළු මුදල් ප්‍රොවින්සියල් කොමිටියේ සභා පනිතරයෙන් සහ මැමිබර්කෙනෙකුගේ නමින් මුදල් භාණ්ඩාගාරයක තබනු ලබනු ලැබේ.

(e)

1. කන්තෝරුවක්ද ලිපිකරුවෙක්ද පණිවිඩකාරයෙක්ද නඩාගැණීම පිණිස මාසයකට රුපියල් 35කට වැඩිවන ගණනක් විසදුම්කිරීමට ප්‍රොවින්සියල් කොමිටියට බලය ඇත්තේය. මේ ඇර අවශ්‍යයෙන්ම ඕනෑකරණ අමුතු විසදුමක් කිරීමටත් බලය තිබේ.
2. ආඥපනතේ වැඩකිරීම සඳහා ප්‍රොවින්සියල් කොමිටියට ඕනෑකරන්නාවූ සියළුම නිසි රාජකාරි ආඥපනත යටතේ පත්ව සිටින සියළු නිලධාරීන් විසින් කරදෙනු ලබනු ලැබේ.
3. ප්‍රොවින්සියල් කොමිටිය විසින් මතු සාදා ඒත්තුගන්වනු ලබන පෝරම කඩදසියක ආඥ පනත යටතේ පත්ව සිටින සියළු නිලධාරීන්ටම බලකඩදසි දීමට සභාපතිවරයාට බලය ඇත්තේය.
4. ආඥපනතෙන් නියමකරවනු ලබන පිළිවෙලට ප්‍රොවින්සියල් කොමිටිය විසින් සියළු ගණන් නිසිලෙසට තබාගත යුතුය.
5. ආඥපනතේ 36 වෙනි වගන්තියේ බලය පිට ප්‍රොවින්සියල් කොමිටිය විසින් පනවාගන්වනු ලබන නියෝග වෙනස්කරනු ලබන අවස්ථාවකටද සවිතින නියෝග අවලංගුකිරීමටද අමුතු නියෝග පනවාගැනීමටද ඕනෑම විටක කොමිටියට බලය තිබේ.
6. ආඥපනතේ 8 වෙනි වගන්තියේ කියා තිබෙන සෘජුමිකම් බස්නායක නිල ඉල්ලාසිටින තත්වය තිබෙන්නට ඕනෑය.
7. බස්නායක නිලමෙකෙනෙක් තෝරාගැනීමට ප්‍රොවින්සියල් කොමිටිය විසින් නියම කරනු ලබනු ලබන දිනෙහි කොමිටියේ මැමිබර්කෙනෙකු ප්‍රධානව බුඩහත්තික මුද්‍රාදැනීන් පස්දෙනකු ගෙන් හා පලාතේ පදිංචිකර වැදගත් බුඩහත්තිකයන් පස්දෙනකුගෙන්ද යුත් සම්මුතියක් සෑදෙන සභාවක් වේ. මෙසේ කරනු ලබන ප්‍රොවින්සියල් කොමිටිය විසින් ඒත්තුගන්වනු ලැබූ සඳහා වේ.
8. බස්නායක නිලට අස්කඩදසි දීමට රුපියල් 10ක් ප්‍රොවින්සියල් කොමිටිය විසින් අය කරනු ලැබේ.
9. මෙම රෙකුලාසියේ වගන්ති ඉටුකිරීමට හෝ කරවීමට ප්‍රොවින්සියල් කොමිටි හෝ ගොත් දිස්ත්‍රික් කොමිටියෙන් නිසිප්‍රකාර පත්කරනු ලබන සේකරුවන්ටද සේකරුවන්ටද අධිකාරි කෙනෙක් විසින් හෝ සංඝයානමක් විසින් හෝ සාමන්තවරයෙක් විසින් හෝ සේවකයෙක් විසින් හෝ ඒ ඇත්තන් යටතේ පත්ව සිටින කෙනෙක් විසින් හෝ බාදකරනු ලබනු ලබන ලංකාවේ දේශීය නීතියේ 185 වෙනි වගන්තියේ හැරියට නඩු පවරන්නට යෙදෙනවා ඇත.

වයඹ දිසාවේ ප්‍රොවින්සියල් කොමිටිය විසින් ඒත්තුගන්වනු ලබනු ලබන වසර 1894 ක් වූ මැසි මස 26 වෙනි දිනදීය.

ඒ. ඩබ්ලිව්. දෙවන්වල,
ප්‍රොවින්සියල් කොමිටියේ සභාපතිවරයා.

RULES of the District Committees of Dambadeni, Yapahu, and Chilaw, of the North-Western Province, made under Clause 12 of the Ordinance No. 3 of 1889.

(a)

1. Two members of the District Committee shall form a quorum.
2. In the event of a vacancy occurring in the District Committee, the remaining members shall submit to the Provincial Committee a list of candidates, with their recommendation, and the Provincial Committee will make the selection.

(b)

1. *Dambadeniya District Meetings.*—The meetings shall be held at the Theosophical Hall, in the town at Kurunégala, on the first Saturday of the month, at 1 P.M.
- Yapahu District Meetings.*—The meetings shall be held at Hulugalle Walawwe at 1 P.M. on the 6th of every month.
- Chilaw District Meetings.*—The meetings shall be held at the premises of the President of the District Committee at 1 P.M. on the 9th of every month.
2. District Committee members shall have power to alter, provisionally, the time and place of their meetings whenever it is found necessary.
3. All proceedings shall be conducted and recorded in Sinhalese.

(c)

1. All accounts, statements, and returns shall be kept in a form to be approved of by the Provincial Committee.
2. For each temple two separate account books shall be kept, showing in detail the income and expenditure.

- 3. All payments shall be made on vouchers signed by the party receiving the money, in the presence of two witnesses.
- 4. The trustees shall grant receipts for any dues they collect on account of temples.

(d)

- 1. All pansala schools shall be under the immediate control of the trustee of the temple and the members of the District Committee in which such temple is situated.
- 2. The principal of the pansala school shall render monthly a report to the District Committee specifying the number of pupils in attendance, and the general progress of the institution.
- 3. No institution shall be recognized as a pansala school unless approved of by the Provincial Committee.
- 4. All pansala schools shall be subject to periodical examinations by one or more persons named by the Provincial Committee, and entitled, on producing results to the satisfaction of the examiners, to grants, which shall be determined upon by the Provincial Committee.
- 5. Any institution where the Buddhist doctrine is taught with Elu, Páli, or Sanscrit shall be recognized as a pansala school entitled to all the privileges enjoyed by such institutions.
- 6. Any institution failing to be conducted in accordance with the rules that shall be made from time to time under the Buddhist Temporalities Ordinance shall cease to enjoy the privileges of pansala schools.

(e)

- 1. Every trustee shall at the end of every month submit a statement showing the income and expenditure of the temple in his charge during the month, and tender the balance remaining unexpended, if so ordered, when it is found undesirable to permit incomes to be retained in his hands till the half-yearly accounts fall due, through the District Committee to the Provincial Committee, who shall lay the same out at interest, or deposit in a bank as prescribed in Provincial Committee rule 3 under letter (d).
- 2. Any trustee who wilfully neglects to perform the duties imposed on him by the above rules shall be dealt with as an offender under the Buddhist Temporalities Ordinance, and shall be reported to the Provincial Committee for removal from office.

වර්ෂ 1899 සේ 3 වෙනි ආඥාපණයේ 12 වෙනි වගන්තියේ ප්‍රකාර වසබදිසාමේ දඹදෙණි ආසන සහ හලාවත දිස්ත්‍රික් කොමිටි ව්‍යවස්ථා.

(a)

- 1. දිස්ත්‍රික් කොමිටියේ මැමිබර්වරු දෙන්නෙක් රැස්වූ විට කොමිටියේ වැඩකිරීමට සුදුසු සභාවක් වේ.
- 2. දිස්ත්‍රික් කොමිටියේ යම් පුරප්පාඩුවක් වූකල්හි ඉතිරි මැමිබර්වරු තමන් කැමැත්ත දෙමින් ඉල්ලීමකාරයින්ගේ තාමලේඛනයක් සහිත ප්‍රොවින්සියල් කොමිටියට රපෝර්තුකලාවීම සුදුසුසේක් තෝරාගනු ලැබේ.

(b)

දඹදෙණි දිස්ත්‍රික්කේ සභා රැස්වීම්.

- 1. සෑම මාසවලදීම පලමුවෙනි සෙනසුරුදු දවල් එකට කුරුනෑගල පරමවිඤ්ඤානාඨී බොධිසමාගම් ශාලාවේදී පවත්වනු ලැබේ.

ආසන දිස්ත්‍රික්කේ සභා රැස්වීම්.

- සෑම මාසවලදීම 6 වෙනි දින දවල් එකට හුළුගල්ලේ වලව්වේදී සභා රැස්වීම් පවත්වනට යෙදේ.

හලාවත දිස්ත්‍රික්කේ සභා රැස්වීම්.

- සෑම මාසවලදීම 9 වෙනි දින දවල් එකට දිස්ත්‍රික්කොමිටියේ සභාපතිතුමාගේ නිවසේදී රැස්වීම් පවත්වනට යෙදේ.

- 2. ඕනෑම ප්‍රසාරකරු දිස්ත්‍රික්කොමිටියේ මැමිබර්වරුන්ට තමන් සභා රැස්වීම් පවත්වන ඉඩම සහ වේලාවන් කලින් කල වෙනස්කිරීමේ බලය තිබේ.

(c)

- 1. ප්‍රොවින්සියල් කොමිටිය විසින් ඒත්තුගන්නට යෙදෙන ක්‍රමයකට සියළු ගණන් ලේඛනාදිය තබාගන්නට ඕනෑය.
- 2. අය සහ වැය විස්තරවසයෙන් පෙන්නවන ගණන්පොත් දෙකක් එක එක විභාගයට ගා දේවාලේට තබාගත යුතුයි.
- 3. සෑම මුදල් ගෙවීම් පාසකාරයින් දෙදෙනකු ඉදිරිපිට මුදල භාරගත් තැනැත්තා අත්සන් තැබූ කුචිතාසියක්පිට කරණුලබන්නට ඕනෑය.
- 4. විභාග දේවාල ගණනේ අයකරණ යම් මුදලකට භාරකාරයා විසින් කුචිතාසි දෙන්නට ඕනෑය.

(d)

1. සෑම පත්සල් පාඨශාලා ඒ ඒ පත්සල් භාරකාරයන් සහ පත්සල් පිහිටි පලාතේ දිස්ත්‍රික් කොමිෂි මැමිබර්වරුන්ගේ අවරණය සහ බලපත්‍ර පවත්වනට ඕනෑය.

2. ශිෂ්‍යයින්ගේ ගණන සහ පාඨශාලාවේ සාමාන්‍ය වැඩිදියුණුවක් සඳහන්කර මාස්පතා වාර්ෂිකව පත්සල් පාඨශාලාවේ ප්‍රධානතැන විසින් දිස්ත්‍රික් කොමිෂියට යවනට ඕනෑය.

3. ප්‍රොවින්සියල් කොමිෂිය විසින් ඒත්තුගත්තොත් මිස නැත්නම් කිසිම පාඨශාලාවක් පත්සල් පාඨශාලාවක් හැටියට භාරගනු නොලැබේ.

4. කලින්කල පත්සල් පාඨශාලා පාවිච්චිභාගයට නවත්ව ඕනෑවා පමනකුත් නොව ප්‍රොවින්සියල් කොමිෂිය විසින් පත්කරණ පාවිච් පරීක්ෂකවරු එසින් එල ලැබුණු බව පෙන්වුම්කර හිටියොත් ආධාරලැබීමට අසීතිවාසිකම් තිබේ. ඒ ආධාරය ප්‍රොවින්සියල් කොමිෂිය විසින් නියමකරනට යෙදේ.

5. බ්‍රිබඩ්මී ඇතුළුව එළු පාලි සංඝනාත උගන්වන යම් පාඨශාලා ඇත්ද ඒවා පත්සල් පාඨශාලා මෙන් භාරගන්ව යෙදෙනවා පමණකුත් නොව එයාකාර පාඨශාලාවලට ලැබියයුතු ප්‍රයෝජන සියල්ලක්ම විදීමට බලය තිබේ.

6. විහාරදේවාල ආශ්‍රපණය යටතේ කලින්කල සාදනට යෙදෙන නියෝගවලට එකඟව පවත්වනට නොයෙදෙන්නාවූ සෑම පාඨශාලාම පත්සල් පාඨශාලා හැටියට භාරගොගෙන ආධාර නෙදී අහස්කරනට යෙදේ.

(e)

1. සෑම භාරකාරයින් විසින්ම සෑම මාසවල අවසානයේදී නමන්භාගේ තිබෙන්නාවූ විහාරවලට මාසයකුලදී කලාවූ අයවැය පෙන්වන ලේඛන ඔප්පුකරනට ඕනෑවා සහ විසදුම්නෙවී නමන් අත ඉදුරුව තිබෙන මුදල් අභිවෘද්ධියේදී ගණන්දීමනාව කරණතුරු ආදායම භාරකාරයා අත තිබීමට ඉඩඇරීම සුදුසු නැත කියා දෙනු වටක නියමකලොත් දිස්ත්‍රික් කොමිෂි මාගීයෙන් ප්‍රොවින්සියල් කොමිෂියට භාරදෙන්නට ඕනෑය. ඒ කොමිෂිය විසින් එකී මුදල් සී. අක්කරයේ තුන්වෙනි නියෝගයේ හැටියට මුදල් භාණ්ඩාගාරයේ තබනටවත් පොලියට දෙන්නටවත් යෙදේ.

2. යම් කිසි භාරකාරයෙක් ඉහතකී වැවසාවලින් නියමවූ කටයුතු වැඩරජකාරිය කඩ කොට නොසලකා පැහැරහැරියොත් එවැනි භාරකාරයා විහාරදේවාල ආශ්‍රපණයෙන් ප්‍රකාර වැරදි කාරයෙක් කොට ඒත්තුගෙන නිලෙන් මාරුකිරීම පිණිස ප්‍රොවින්සියල් කොමිෂියට රපෝර්තුකරනට යෙදේ.

NOTICE is hereby given that the road from Gal-kulama to Gal-oya, in the North-Central Province, has been closed for ten days from the 15th instant as regards cattle.
Anuradhapura Kacheheri, May 15, 1895. F. BOWES, for Government Agent.

the Vavuniya District of the Northern Province—bounded on the north by the villages of Nedunkaraichenai and Mathavuvaitthakulam, on the east by Pichchuvilatikulam in Anuradhapura and Mankulam, on the south by Ilup-paikulam, Sinnachippikulam, and Kappachi, and on the west by Vengalacheddikulam—are an infected area in terms of the 3rd clause of the Ordinance No. 9 of 1891. This declaration is to take effect from this day.

B. HORSBURGH, Acting Assistant Government Agent. Vavuniya Kacheheri, May 6, 1895.

IT is hereby declared that the villages Vakaikaddina Olukkulam, Chalampaikulam, Adampankulam, Neri-yakulam, Periyapuliyankulam, Periyanochikulam, and Muthaliyakulam, in Chinnacheddikulam East division of

REVENUE NOTICES.

NOTICE is hereby given that the Government Agent for the Province of Uva is prepared to receive tenders for the purchase of the Arrack Farm of the said Province for the period of one year from July 1, 1895, to June 30, 1896.

The tenders, which should be in sealed envelopes superscribed "Tender for Arrack Rents," will be received at the Badulla Kachcheri until 12 o'clock noon on Tuesday, June 4, 1895, when they will be opened.

Tenders should be accompanied by a Government draft for one thousand rupees.

The Government Agent reserves to himself the right, without question, of rejecting any or all tenders.

The person whose tender is accepted by the Government Agent will be required to deposit at once in cash one-tenth of the amount of his tender, which sum will be forfeited if he does not, within thirty days from the date when His Excellency the Governor's approval of his offer is communicated to him, deposit cash security equal to one-fourth of the purchase amount.

If no satisfactory offer be received by tender, the Government Agent will immediately put up the rent for sale by public auction.

The arrack farm consists of the following taverns:—

- | | |
|-----------------|--------------------|
| 1. Badulla. | 8. Passara. |
| 2. Haldummulla. | 9. Werellepatana. |
| 3. Lunugala. | 10. Dikwella. |
| 4. Palugama. | 11. Muppene. |
| 5. Haputale. | 12. Bandarawela. |
| 6. Koslanda. | 13. Marangahawela. |
| 7. Wellawaya. | 14. Kumbalwela. |

H. WHITE,
Acting Government Agent.

Badulla Kachcheri,
May 20, 1895.

විෂ් 1895 ක්වු ජුලි මස 1 වෙනි දින සටන් විෂ් 1896 ක්වු ජුනි මස 30 වෙනි දින වසතුරු පුර අවුරුද් දකට උච්ච දිසාවේ අරක්කු රේන්දය ගැනීමට ඉල්ලා

දෙන ඉල්ලීමට පත්ව බදුල්ලේ ආණ්ඩුවේ ඒජන්ත උන් නාන්සේ විසින් බාරගන්නට යෙදෙනවා ඇත.

ඉල්ලීම් පත්‍රය නොහොත් වැන්ඩර් එක බසා එවන ලද ඇන්විලොප් එක මුද්දරකර අරක්කු රේන්දය ගැන ඉල්ලීම පත්‍රය කියා පිටලියා එවිය යුතුය. මෙසේ එවන ඉල්ලීම පත්‍ර විෂ් 1895 ක්වු ජුනි මස 4 වෙනි දින වූ අතර වාද දවල් දෙලක වෙනතුරු බදුල්ලේ කවිචේරියේදී බාරගෙන ඒවා අරින්නට නොහොත් කඩන්ට යෙදේ. රුපියල් දහකට ආණ්ඩුවේ බ්‍රාප් එකක් ඉල්ලීම පත්‍රය සමග එවිය යුතුය. එක ඉල්ලීම පත්‍රයක් නොහොත් ඉල්ලීම පත්‍ර සියල්ලම කිසිම ඇඟිමක් නැතුව එනකීරීමේ වාසිය ඒජන්ත උන්නාන්සේට ඉතුරු කර ගනි තිබේ.

ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ විසින් පිලිගන්නට යෙදෙන ඉල්ලීම පත්‍රයේ ඉල්ලීමකාරයා විසින් එකී ඉල්ලීම පත්‍රයේ ගනනෙන් දහයෙන් කොටසක් වසාම මුදලෙන් බදින්නට බිනාය. විකිනීම උතුමානත්වයන්සේ විසින් පිලිගන්වීම ගැනුත්කාරයාට දුනුන්දන් දින පටන් නිස්දවසක් ඇතුලතදී විකිනීමේ මුදලෙන් ගනනෙන් කොටසක් මුදලෙන් ඇප නොබැරුන්දෙත් ඉහත කී දහයෙන් කොටස දෙවිට අල්ලාගන්නට යෙදෙනවා ඇත. සැහෙන මුදලකට ඉල්ලා ඉල්ලීම පත්‍ර නොලැබූ නොත් ඒජන්ත උන්නාන්සේ විසින් රේන්දය වසාම ප්‍රසිධි වෙන්දේසියේ විකිනීමට නියම කරනවා ඇත.

මෙම රේන්දයට අයිති කැබැරුම් මෙහි පහත සඳහන් කරනු ලැබේ:—

- | | |
|------------------|----------------|
| 1. බදුල්ල. | 8. පසාර. |
| 2. හල්දුම්මුල්ල. | 9. වැරුල්ලතන. |
| 3. එනුගල. | 10. දික්වැල්ල. |
| 4. පාචගම. | 11. මුල්පනේ. |
| 5. හපුතලේ. | 12. බන්ඩාරඉවල. |
| 6. කොස්ලන්ද. | 13. මරන්ගහවෙල. |
| 7. වැල්ලවාය. | 14. කුඹල්වෙල. |

එහි වසිම්,
ආණ්ඩුවේ වැඩබලන ඒජන්ත උන්නාන්සේ.
විෂ් 1895 ක්වු මැයි මස 20 වෙනි දින බදුල්ලේ කවිචේරියේදී.